

සේවය අමාත්‍යාංශයෙහි  
කළමනාකරණ සභකාර  
තාක්ෂණික තොටන බණ්ඩ - 2  
සේවා ගණය  
**(MN 1-2006-ඡ්)**  
සඳහා වන  
බද්ධා ගැනීම පරිපාලිය

යොඩා අමාත්‍යාංශයෙහි  
කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බණධ-2 යෝඩා ගණය දඳහා වන  
බඳවා ගැනීම් පරිපාලිය.

### 01. සම්බන්ධ වන ආයතන

1.1. දෙපාර්තමේන්තුව :- යොඩා යෝඩා	යොමු අංකය: 06/C/ 10/2010	දිනය: 2012.08. 16
1.2. අමාත්‍යාංශය :- යොඩා	යොමු අංකය: 06/C/ 10/2010	දිනය: 2012.08.16
1.3. කළමනාකරණ යෝඩා අධ්‍යක්ෂ රුහුරාලු ටියින් තනතුර අනුමත කිරීම	යොමු අංකය : DMS/C/08/45	දිනය: 2012.05.10
1.4. ආයතන අධ්‍යක්ෂ රුහුරාලුගේ තිරඳූගය	යොමු අංකය: EST-3/RECRU/04/6629	දිනය: 2011.03.07
1.5. රාජික වැටුරු හා යෝඩා දාඩ්‍යා කොමිෂන් දහාවේ තිරඳූගය	යොමු අංකය: NSCC/2/3/1/3/21	දිනය: 2010.09.30
1.6. රාජ්‍ය යෝඩා කොමිෂන් දහාවේ අනුමැතිය	යොමු අංකය: PSC/EST/2/1/13/2011	දිනය : 2012.07.24

### 02. රජ්‍ය සිරිම් බලධාරයා පිළිබඳ රිස්තර

#### 2.1 රජ්‍යකිරීම් බලධාරයා

: රාජ්‍ය යෝඩා කොමිෂන් දහාව වියින් බලය පවරන ලද යොඩා අමාත්‍යාංශයේ ලේකම්

### 03. යෝඩා ගණය පිළිබඳ රිස්තරය

#### 3.1 යෝඩා ගණය

: කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බණධ-02

#### 3.2 පළුණු

: III, II, හා I

#### 3.3 රැවරෙන කාර්ය කාර්ය පිළිබඳ පොදු තිරිත්වය

යොඩා ආයතනයන්හි විධායක හා පරිපාලන යන මට්ටම්වල නිපුණ වුවන්ගේ කාර්යයන්ට උගස්ම්වන හා/හෝ පහසුකාරක කරගත් අතරින් තාක්ෂණික දටාවයේ නොවනාවූ ද , එකු ස්වරුපයේ වූ ද (Single Functional) කාර්යයන් මෙම යෝඩා ගණයට පැවත්. මෙම ගණයේ කාර්යයන් අතරින් පර්කිරීම් බලධාරයා රියින් විශේෂයෙන් නියම කොට දක්වනු ලබන කාර්යයන් මෙම නිලධාරයන් වියින් ඉටු කරනු ලැබේය යුතුය.

### 04. තනතුරේ ද්‍රව්‍යවය.

: දේශීර් විශ්‍රාම වැටුරු ගතිත.

### 05. වැටුරු

5.1 වැටුරු දෙක්ත අංකය : MN 1 - 2006-(ඡ)

5.2 වැටුරු පැමාණය : රු. 13,120 - 10 x 145 - 11 x 170 - 10 x 240 - 10 x 320 - 22,040

5.3 පළුණු තුළයට අදාළ ආරම්භක වැටුරු පියවර:

පළුණුය	වැටුරු පියවර	වැටුරු තුළය (රු.)
III	පියවර 01	රු: 13,120
II	පියවර 12	රු: 14,740
I	පියවර 23	රු: 16,680

## 06. සේවා ගණයට අයන් තනතුරු/තනතුරු

### 6.1 අනුමත තනතුරු නාම, අනුමත තනතුරු යංච්‍යාව හා එවාට පැවරෙන කාර්යයන් :

අනු අංකය	අනුමත තනතුරු	අනුමත තනතුරු යංච්‍යාව	කාර්යයන්
01.	නිවාස තාරකාරීන් / නිවාස තාරකරු	293	<ul style="list-style-type: none"> <li>ගෙද නිවාසයේ යහ වෛද්‍ය නිල නිවාසයේ ගාණන්වල භාරකාර්ත්වය හා බඩු ලැයිස්තුවක (Inventory) පටන්වාගෙන යාම.</li> <li>අදාළ ගාණන් පිළිබඳව බඩු ලැයිස්තුවක (Inventory) පටන්වාගෙන යාම හා බඩු බාහිරාදිය කැඩුම් විදුම්, නැතිරීම් පිළිබඳව වගකිවපූන්තන්ගේ නම් ඇතුළත් ලේඛනයක් පටන්වා ගැනීම හා එ පිළිබඳව රිදුහළුරානියට වාර්තා කිරීම.</li> <li>රජයට අයන් කිහිපි රෝ පිරිසිදු කරන්නාට දීම යහ අප්ලේන ලද රෝ ගැනීම.</li> <li>නිල නිවාස ( ගෙද, වෛද්‍ය ) අවට පිරිසිදුකම පිළිබඳ යොයා බැලීම.</li> <li>නිල නිවාස ( ගෙද, වෛද්‍ය ) කණ්ඩා දේවකයින් පාලනය කිරීමට රෝහල් අධ්‍යක්ෂව හා රිදුහළුරානියට යහය මිල, නොවායිකගාරය තුළ දී ගෙදියන් නිතිරීම් පිළිපදනා බටට වග බලා ගැනීම හා අනවියරයෙන් ගෙද නිවාසයෙන් බැහැරවූ ගෙදියන් පිළිබඳව වාර්තා කිරීම, ආහාර වට්ටෝරු හ්‍යාත්මක කිරීම.</li> <li>දායතනය භාර නිලධාරියාගේ අම්මතය පරිදි යාධාරණ ලෙස පටරනු ලබන වෙනත් ඕනෑම රාරකාරියක් ඉටු කිරීම.</li> </ul>
02.	වාසු කණ්ඩා නිලධාරී	03-	<ul style="list-style-type: none"> <li>සේගුවෙන් ගාණන් නිශ්චය කර ගැනීමට අවශ්‍ය යියුතු ලිපි ලේඛන හා රේගු අයදුම්පත්‍ර යියලුව යකා ගැනීම , පිළියෙළ කර ගැනීම හා එයට අදාළ මුහුදු හා ගුවන් ගාණන් නිශ්චාරණය නිශ්චු කිරීම.</li> <li>වියෙකු පිළිකා රෝග යදානා ප්‍රතිකාර කරනු ලබන දැවියෙන් යියුතු රෝහල් වෙත වෛද්‍ය යැපයීම් අංය මගින් ගෙන්වනු ලබන අන්තරාදායක ඡායා වන, රිකිරානාහිලි බෙහෙත් දුවා නිශ්චාරණය කර අදාළ රෝහල් වෙත යාපුවම ප්‍රවාහනය කිරීම. (මෙය ඉතා භැඳී හා අත්‍යවශ්‍ය යෝජිත වන අතර, එ යදානා මෙම නිලධාරීන් දීවා/ රාජී අඛණ්ඩ යෝජිත යොදුවනු ලැබේ.)</li> <li>සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිතාග වශයෙන් ලැබෙන වාහන, බෙහෙත් දුවා හා උපකරණ කොළඹ විරාය හා කටුනායක ගුවන් තොපුපලින් නිශ්චාරණය කිරීම.</li> <li>සෞඛ්‍ය අමාත්‍යාංශයට යාපු ආධාර ලෙස, ලෝක සෞඛ්‍ය සංඝ්‍යාතය, දුනියෙන් හා අනෙකුත් රාජා නොවන සංඝ්‍යාත මගින් ලබාදෙනු ලබන වෛද්‍ය උපකරණ, ඡායා හා රෝග වාහන නිශ්චාරණය කිරීම.</li> <li>මිට අමතරව භැඳී අවස්ථාවකදී රජයට ලැබෙන ආධාර භාර ගැනීමේ නියෝගීත ලෙස කටයුතු කිරීමත්, අමාත්‍යාංශය වෙනුවෙන් බාහිර ආයතන සමඟ සම්බන්ධ වි කටයුතු කිරීම.</li> <li>අවශ්‍ය අවස්ථාවක වලදී ඡායා හා උපකරණ නොකා මගින් යැවීමට අදාළ යියුතු කටයුතු ( රේගු හා වරාය රාරකාරී) ඉටු කිරීම.</li> <li>දායතනය භාර නිලධාරියාගේ අම්මතය පරිදි යාධාරණ ලෙස පටරනු ලබන වෙනත් ඕනෑම රාරකාරියක් ඉටු කිරීම.</li> </ul>

03.	ආහාර නිර්ක්ෂණය	121	<ul style="list-style-type: none"> <li>පෝෂීත්ගේ ආහාර නියි අන්දමට පිසිම දැක්ෂණය කිරීම, ඇශ්වුම් කළ ආහාර ද්‍රව්‍යවලින් ලෙඛිනට හා කැම ලබන යෝකයිනට කළට වේලාවට කැම සැපයීමට වග බලා ගැනීම.</li> <li>බඩු ගාරගන්නා නිලධාරියා සමඟ එකතු වී ඇශ්වුම් කළ ද්‍රව්‍යන් නිරුදුවේ භාර ගනුදු අතර, ලැබෙන ප්‍රමාණයේ මැද පාඩුවක් වෙතොත් ඒ බව ස්ථාන තාර වෙටුදා නිලධාරියා වෙත දැනුම් දීම.</li> <li>ලැබෙන බඩු වර්ගවල ප්‍රමිතිය ගැන වගකීම සහ ලැබෙන බඩු වර්ග ප්‍රමිතියට අනුකූලව තොවේ නම් ඒ බව ස්ථාන තාර වෙටුදා නිලධාරියාට දැනුම් දීම.</li> <li>මුළුතැන්ගෙය හා මුළුතැන්ගෙයි භාරන සහ ඒ අවට පිරිසිදු ලෙසට පිළිබෙළකට තබා ගැනීම කළ යුතු අතර, තමන් ඇශ්වු මුළුතැන්ගේ යෝක පිරිය අතර මෙනම ආහාර පිසිමේ දී නියි අන්දමට යොඩා ආරක්ෂක සහ සහිතාරක්ෂක කටයුතු දාඩිධානට තබා ගැනීමට වග බලා ගැනීම.</li> <li>රෝහල මුළුතැන්ගෙයි පියින කැම් බිම් වල රසයන්, පෝෂණ ගුණයන් කෙරෙහි තමන් රියිනම සැලකිල්ල දැක්වම හා කැම වර්ග ආදිය නියි පදුමට යෙදෙන යොඩා දැඟටම රුදී සිටීම.</li> <li>කැම වේල් නියමිත වේලාවට ඒ ඒ වාට්ටු වෙරට මුළුතැන්ගෙයින් බෙදා හැරීම පිරික්ෂීම.</li> <li>මුළුතැන්ගෙයි වැඩ නියි අන්දමට ඉපු කරවනු වස් පුදුසු පරිදි මුළුතැන්ගෙයි යෝකයින් අතර යෝකයින් ඇතිවන පාඩු වෙළකටා ගැනීමට වග බලා ගැනීම. මේ යදා කැම වර්ග ලැබුණු තැන් යිට පිසු ආහාර බෙදා දෙන හෙක් දැඟටම රුදී සිටීම.</li> <li>කැම වේල් නියමිත වේලාවට ඒ ඒ වාට්ටු වෙරට මුළුතැන්ගෙයින් බෙදා හැරීම පිරික්ෂීම.</li> <li>මුළුතැන්ගෙයි වැඩ නියි අන්දමට ඉපු කරවනු වස් පුදුසු පරිදි මුළුතැන්ගෙයි යෝකයින් අතර යෝකයින් ඇතිවන පාඩු වෙළකටා ගැනීමට වග බලා ගැනීම.</li> <li>දායතනය භාර නිලධාරියාගේ අතිමතය පරිදි සාධාරණ ලෙස පටරනු ලබන වෙනත් ඕනෑම රාජකාරියක් ඉටු කිරීම.</li> </ul>
04.	පිළිගැනීමේ නිලධාරණය	03	<ul style="list-style-type: none"> <li>ඡාම ආයතනයට පැමිණෙන අමුත්තන් පුහුදාට පිළිගැනීම සහ පැමිණෙන ආයතනය විමසා බාධාවකින් තොටව අවශ්‍ය නිලධාරීන් කරා යොමු කිරීම.</li> <li>ඇත් කටයුතු යොඩියි පුද්ගලයෙකු පැමිණීයනොත්, ඒ පිළිබඳව ආරක්ෂක දායයට දැනුම් දීම. (අමුත්තන් කාර්යාලය තුළට එරිය යුත්තේ මුවන්ගේ ගැඹුන්ටීමේ පත් පැලද ගැනීමේන් පසුවය.)</li> <li>දායතනය භාර නිලධාරියාගේ අතිමතය පරිදි සාධාරණ ලෙස පටරනු ලබන වෙනත් ඕනෑම රාජකාරියක් ඉටු කිරීම.</li> </ul>

8

05.	වාච්‍ය ලිපිකාරීන් /	408	<ul style="list-style-type: none"> <li>• විඩිඛ ආහාර වට සහ අමතර ආහාර වට්ග ඇදු ඉහළන් වලින් පිළිවෙළින් ආහාර වට පැතිකාවලට සහ අතිසේක පැතිකා වලට හිටපත් කිරීම සහ ජ්‍යායේ සාරාංශ පිළියෙළ කිරීම.</li> <li>• වාච්‍ය සියලු ලිපිකාර කටයුතු වල යෙදීම.</li> <li>• ගෝනලින් මුදා හරින ලද රෝගීන් සඳහා වන ආහාර වට සහ අමතර ආහාර වට්ග ආහාර වට පැතිකා වලින් අඩු කර ආයතන තාර නිලධාරියාගේ කෙරී දත්තන ලබා ගැනීම.</li> <li>• ප්‍රයෝගනයට ගත නොහැකි රෝදී වෙනුවට අගුන් එවා මාරු කිරීම, අපිරියිද රෝදී යෙදුමට දීම, ඉරුණු රෝදී මැයිම, රෝදී සහ ලෝහ තාණුධ ඇතුළු වෙනත් තාණුධවල වට්ටෝරු ලේඛන (ඉන්වෙන්ට්‍රු) පටිත්වාගෙන යාමට හේදී සොහොයුර්යට හෝ වාච්‍ය හේදීයට සහාය රිම.</li> <li>• වාච්‍ය වට රෝගීන් ඇතුළන් කිරීම වාච්‍ය ලේඛනවල යටහන් කිරීම.</li> <li>• වාච්‍ය වටලට බෙදා හරිනු ලබන රෝදී සහ ගළය උපකරණ ආදි අභයරාවට උපිත වන පරිදී හේදී සොහොයුර්ය හෝ හේදීය තාරයේ ගැඹුමට වග බලා ගැනීම.</li> <li>• තමන් නාරයේ තෙබෙන තාණුධ ඔවුන් විසින් හරි වැරදි බැලීය යුතු අතර හේදී පාලිකාවගේ සහ ආයතනය තාර නිලධාරියාගේ පරික්ෂණය සඳහා රිටුන් හරි වැරදි බැලීමේ වල වාර්තාවක් තබා ගැනීම.</li> <li>• හේදී සොහොයුර්යට හෝ හේදීය සැකිමකට රත්වන පරිදී වාච්‍ය වටල තීකුණ කරනු ලැබන රෝදී සහ වෙනත් තාණුධ ඔම්බන්ධයෙන් හිඳාකරන උපසරායකයින්/ කම්කරුවන්/ සහ වෙනත් අය ඔවුන්ට දෙන ලද තාණුධ පිළිබඳ ගණන් පෙන්වීම.</li> <li>• ආයතනය තාර නිලධාරියාගේ අනිමතය පරිදී සාධාරණ ලෙස පට්ටනු ලබන වෙනත් ඕනෑම රාර්කාරියක් ඉටු කිරීම.</li> </ul>
06.	පද්ධත සංවිධායක නිලධාරී	01	<ul style="list-style-type: none"> <li>• උගිරී දායකයන් දීර්ඝ කිරීම</li> <li>• ප්‍රවාරක කටයුතු රිඳිමත් කිරීම.</li> <li>• උගිරී දායකයන් තා සංවිධායකයින් දුනුවන් කිරීම.</li> <li>• ආයතන වෙනුවෙන් ප්‍රකාශනයන් සකස කිරීම.</li> <li>• බොම්බේ "O" උගිරී දායකයින් තදුනා ගැනීම තා එම උගිරී දායකයින් එැකිකර ගැනීම.</li> <li>• අල් ද්‍රන්දීමේ වැඩසටහන් වලින් පසු, පසු විපරම් යිදු කිරීම තා එනුව අදාළ කටයුතු කිරීම.</li> <li>• අල් ද්‍රන්දීමේ වැඩසටහන් සඳහා වෛද්‍යවරුන් යෙදුම්, ඔම්බන්ධයිකරණය කිරීම.</li> <li>• ආයතනයට අදාළ ලිපි, පැතිකා, දැන්වීම යැකිරීම තා වාර්තා සැකසීම.</li> <li>• ආයතනය තාර නිලධාරියාගේ අනිමතය පරිදී සාධාරණ ලෙස පට්ටනු ලබන වෙනත් ඕනෑම රාර්කාරියක් ඉටු කිරීම.</li> </ul>
07.	රණ රින්නත්කරු	09	<ul style="list-style-type: none"> <li>• සහ්තට රින්නත් තා මූළය තාරව කටයුතු කිරීම.</li> <li>• රින්නත් වල ඕන දාමය ආරක්ෂා කර ගතිමත් සභුනට රින්නත් ලබාදීම තා රින්නත් කිරීමට ගාරිතා කරන උපකරණ නිසි අපුරුන් නිවානුහරණයට ලත් කිරීම.</li> </ul>

			<ul style="list-style-type: none"> <li>• එන්නත් කරනු ලබන සතුන්ගේ හා හිමිකරුවන්ගේ නාම ලේඛනයක පටවාගෙන යාම.</li> <li>• අයාලේ උයිරෙන සතුන්ට ප්‍රතියෙක්තිකරණ එන්නත් හා උපත් පාලන එන්නත් ලබාදීමේ රැකියාවන් අයිත්ත්තය</li> <li>• සමුහ එන්නත් කටයුතුවල නිර්ත විම.</li> <li>• දිනපතා එරුකාර් පිළිබඳ දෙනීක හා මාසික වාර්තා යැකයිම හා එන්නත් කටයුතුවල නිර්ත විම.</li> <li>• එන්නත් කරනු ලබන සතුන් ලියාපදිංචි කිරීම, අදාළ පළාත් පාලන ආයතනයන් නියම කර ඇති මුදුලක් අය කිරීම හා එයට අදාළ රිසිරී පතන් තිබුණ් කිරීම. (පළාත් පාලන ප්‍රධානීයාගේ අවසරය මත)</li> <li>• එන්නත් සරනු ලබන සතුන් පිළිබඳව පසු රිපරම් කටයුතු යදානා අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම.</li> <li>• එන්නත් සරනු ලබන සතුන් පිළිබඳව අග සම්පූර්ණ එන්නත් වාර්තා හිමිකරුවන්ට ලබා දීම, සතුන් හා හිමිකරුවන් පිළිබඳ එන්නත් වාර්තා තබා ගැනීම සහ වගකීමක් සහිත සතුන් ඇති කිරීමේ කටයුතු රැකියාවන් දැනුවත් සිර්ම හා පිළිපැදිමට උපදෙස් ලබා දීම.</li> <li>• ප්‍රවාරක සටුතු කිරීම. ( රැලිතිකා රෝගය පිළිබඳ රනතාව දැනුවත් කිරීම යදානා සෞඛ්‍ය අධ්‍යාපන ලබා දීම, අනවශය සතුන් බෝරිමට තුවුදෙන සියලුම සාධක පිළිබඳ දැනුවත් කිරීම.)</li> <li>• සතුන්ගේ පාලනය රැකියාවන් දැනුවතු කිරීම, දැන්සැං යදානා සතුන් ගුණනා ගැනීම, පසු වෙටුය අවධානයට සතුන් ලක් කිරීම, වද දැන්කම් යදානා සතුන් යොමු කිරීම, පසු රිපරම් හා ප්‍රතිකාර කටයුතු යදානා සහාය විම.</li> <li>• රැලිතිකා රෝග තංරනයට ලක් රි ඇති පුද්ගලයින් කැඩිනමින් ප්‍රතිකාර යදානා යොමුකිරීම, ප්‍රතිකාරමය උපදෙස් ප්‍රරාව අතරට ගෙන යාම, රාතික මල්ටමේ මල්ටමේ උපදෙස් ග්‍රාමීය මට්ටමෙන් ස්ථියාත්මක කිරීම.</li> <li>• ආයතනය හාර නිලධාරියාගේ අභිමතය රංදි කාධාරණ ලෙස පටරනු ලබන වෙනත් ඕනෑම රාජකාරියක් ඉටු කිරීම.</li> </ul>
08.	වෙළු යැපයීම් සහකාර	104	<ul style="list-style-type: none"> <li>• තම ගබඩා අංශයේ පුරුණක්ෂිතනාටය ගැන වගකීම, ලැබෙන බුඩු ඉල්ලුම් පත් අනුව තම අංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් රාජි ර්වා බෙදා ගැරුම් අංශයට යැවීම.</li> <li>• ඕනෑම සායෝරනය හා රසායනික සංපූර්ණ පුරුණක්ෂිත කිරීමේ තාක්ෂණික කටයුතු කිරීම හා වගකීම.</li> <li>• අන්තරාදායක හා විකිරණකිලි පිළිකා මර්දන ඕනෑම, ශ්‍රී ලංකාවේ ස්ථානකමක වන අන්තරාදායක ඕනෑම පනතට අනුව, බෙදා ගැරුම් හා ගබඩා කිරීමට වග බලා ගැනීම.</li> </ul>

			<ul style="list-style-type: none"> <li>• ලෝක සෞඛ්‍ය යාච්‍යානයේ උපදෙස් මත පූරිණීමේ ගබඩා කුමවේදයක් හා තාක්ෂණීක දුනුම උපයෝගී කර ගත්තින් ලම් හා මාතා යායන සඳහා නිර්දේශීත වැකසීන් (Vaccine) වල රෘසායනික යෘතිය හා ගුණාත්මක හාටයට හානි නොවන අයුරීන් විශේෂීත තාක්ෂණීක කුමවේදයන් යටතේ ගබඩා කිරීමේ සහ නිශ්චත් කිරීමේ වගකීම්.</li> <li>• ලංකාවේ සියලුම ප්‍රාන් වල රෝහල් හා සෞඛ්‍ය ආයතන සඳහා වාර්ෂික තොග ඇයුත්තෙන්නු යැකයිමේ හා තොග පාලන කටයුතු කිරීම්.</li> <li>• නවීන ගබඩා යන්ත්‍රෝපකරණ හා ඕනෑම ප්‍රධාන ප්‍රවාහනය සඳහා යෝග වාහන සකස් කිරීම්.</li> <li>• ඕනෑම හා අයුරුම් ගබඩා වලට ලැබෙන අනුදමට අවශ්‍ය ගැසීම්, කළුන් ගෙනවින ලද හානිය (දුව්‍ය) පළමුව නිශ්චත් කිරීමට වග බලා ගැනීම හා නිෂ්පාදිත හානිය අංක හා කළ ඉකුත්තිමේ දින අනුව නිශ්චත් කිරීම්.</li> <li>• ගලුය උපකරණ වලදී සම්ක්ෂණ නිලධාරීනට සහායවීම හා විමුදු ඇත්තාන් කළට වේලාවට එටාට පිළිතුරු යැපයීම්.</li> <li>• අංය වෙත ලැබෙන ඕනෑමධිව දින ඉකුත් රිමට පුරුම එටා නියමිත අනුදමට අදාළ ආයතනවලට නිශ්චත් කිරීමට වග බලාගැනීම හා එටැනි කාලය ඉකුත්තිමේ තොග තම අංයය තුළ ඇත්තාම් එටා පිළිබඳ දැනුමට කටයුතු කිරීම්.</li> <li>• තම අංයයේ ඕනෑම තොග අවශ්‍ය මෙටිම මෙටිමකට පැමිණ ඇත්තාම් එම ඕනෑම පිළිබඳව මයකට විරෝධ සහකාර අධ්‍යක්ෂ (යැපයීම්) වෙත වාර්තා කිරීම්.</li> <li>• ආයතනය හාර නිලධාරීයාගේ අනිමතය පරිදි සාධාරණ ලෙස පටරනු ලබන වෙනත් මිනුම රාරකාරියක් ඉටු කිරීම්.</li> </ul>
09.	සත්‍ය එකක පාලක (වැට්ලිම්)	04	<ul style="list-style-type: none"> <li>• සතුන්ගේ බොටිම පාලනය (වද රින්නත් ලබාදීමේ වැඩියටන ඇතුළුව)</li> <li>• ඇතු යානිත සතුන් මානුෂීකව විනාශ කරීමේ වැඩියටන</li> <li>• නිදුලුලු හැයිරෙන සතුන්ට ප්‍රතිස්ථාපනිකරණ රින්නත් ලබාදීමේ වැඩියටන ඇතුළු රෝග මැදුන වැඩියටන් මෙහෙයුම්. සාර්ථකව ත්‍රියාත්මක කිරීම්, රියදරු ඇතුළු එම කණ්ඩායම් හාරට කටයුතු කිරීම්. ඔවුන්ගේ රාරකාරි සහ වාහනයේ පූර්ක්ෂාව</li> <li>• සමුළ රින්නත් කටයුතුවල නිර්තාවීම්. ඕනෑම ගබඩා හාරට කටයුතු කිරීම්.</li> <li>• දින නාතා රාරකාරි පිළිබඳව දෙශීක වාර්තා යැපයීම්</li> <li>• ප්‍රාන් පාලන ආයතන ප්‍රධානීන්, සෞඛ්‍ය ආයතන හා සෞඛ්‍ය තිබාරීන්, පැණ වෙටුරාවීරුන්, සය්රේර පූහයාධන යාගම් සමඟ සම්බන්ධයීකරණ කටයුතු.</li> </ul>

			<ul style="list-style-type: none"> <li>• රාජිතිකා යැයි යැකෙහිත යනුන් විමර්ශනය කිරීම හා රාජිතිකා රෝග විනිශ්චය සඳහා අවස්ථ දේ (මොලේ කොටස) පරීක්ෂණාගාර එන ආරක්ෂිතව යොමු කිරීම.</li> <li>• වගකීමක් සහිත සූනබධින් ඇති කිරීමේ කටයුතු වැඩිදියුණු කිරීමට මහ පෙන්වීම ,අනුපනත් හා අනුරුද නියෝග පිළිබඳව රනතාව දැනුටත් කිරීම පිළිපැදිමට පෙළඳවීම, වර්ද්‍යාරුවන් පිළිබඳව බලධාරාව වාර්තා කිරීම.</li> <li>• ලියාපදිංචි නොකළ සූනබධින් පිළිබඳව යොයා බලා එම අයිතිකැරුවනට සූනබධින් ලියාපදිංචි කිරීමේ අනුපනත් අනුව පියවර ගැනීමට කටයුතු යැලැයුවීම හා ප්‍රවාරක කටයුතු.</li> <li>• සභුනශේ බෝරීමට තුවුදෙන කුණු සහ ආදිය නිසි ලෙස බැහැර කරුම්මට උපදෙස් ප්‍රරාවට ලබාදීම. එම කටයුතු නිසිලෙස ඉටුකර ලිමට පෙළඳවීම.</li> <li>• සභුනශේ පාලනය වැඩි දියුණු කිරීමට වද ගැන්කම් සඳහා සභුන් සඳහා ගැනීම, ලියාපදිංචි කිරීම, පැහැ වෛද්‍ය අවබාහයට සභුන් ලක් කිරීම. වද ගැන්කම් සඳහා සභුන් යොමු කිරීම. පසු රිරාම් සහ ප්‍රතිකාරමය කටයුතු සඳහා සහායටීම.</li> <li>• ආයතනය තාර නිලධාරියාගේ අහිම්තය පරිදි යාචාරණ ලෙස පරිංතු ලබන වෙනත තිනුම රාරකාරියක් ඉටු කිරීම.</li> </ul>
--	--	--	---

\* වාර්පු ක්ෂේත්‍ර නිලධාරී , පිළිගැනීමේ නිලධාරී, ප්‍රදාන සංවිධායක නිලධාරී යන තනතුරු දැනුට සිරින නිලධාරීනට පොදුගැලීක වන අතර අදාළ නිලධාරීන් රිනුම ගැනීමත් සමඟ අහැයි වේ.

6.2 රෝග තර්තනය නිශ්චිත සංඛ්‍යාව:- ශේෂිත උය කිරීමේ සාර්ථක සඳහා එක් එක තර්තනයට පවති

## 07. බද්‍යා ගැනීමේ ක්‍රමය

### 7.1 බද්‍යා ගන්නා අනුපාතය:-

අනු අංකය	අනුමත තත්ත්ව	ඩාරාව	ප්‍රතිගෙ
01.	නිවාස තාරකාරීන් / නිවාස තාරකරු	විවෘත	30%
		සිමිත	70%
		කුයලතා	-
02.	වාර්පු ක්ෂේත්‍ර නිලධාරී	විවෘත	නව බද්‍යා ගැනීමේ නොමැත. දැනුට සිරින නිලධාරීන් ඉවත් වූ පසු රාරා තාරකාරීන් නිලධාරීනට රාරකාරි පරිංතු ලැබේ.
		සිමිත	
		කුයලතා	
03.	ආකාර නිර්ක්ෂිකා	විවෘත	30%
		සිමිත	70%
		කුයලතා	-

04.	පිළිගැනීමේ නිලධාරීන්	විටාත	නව බදුවා ගැනීම් නොමැත. දැනට සිරින ත්ලධාරීන් ඉටත් වූ පසු රාරා කළමනාකරණ යහකාර යෝජයේ නිලධාරීන්ට රාරාකාරී පටරනු ලැබේ.
		සිමිත	
		කුසලතා	
05.	වාරිටු ලිපිකාරීන්	විටාත	30%
		සිමිත	70%
		කුසලතා	
06.	පුදාන යාවිධායක නිලධාරී	විටාත	නව බදුවා ගැනීම් නොමැත. දැනට සිරින ත්ලධාරීන් ඉටත් වූ පසු රාරා කළමනාකරණ යහකාර යෝජයේ නිලධාරීන්ට රාරාකාරී පටරනු ලැබේ.
		සිමිත	
		කුසලතා	
07.	රාජු රෑන්තර්කරු	විටාත	30%
		සිමිත	70%
		කුසලතා	-
08.	වෙටුෂ යැපයීම් යහකාර	විටාත	70%
		සිමිත	30%
		කුසලතා	-
09.	සත්ව එකක පාලක(වැට්ලිම්)	විටාත	සිමිත බදුවා ගැනීම් නොමැති විට පමණක් බදුවා ගැනීම් කරනු ලැබේ.
		සිමිත	100%
		කුසලතා	-

- සටහන :- (i) යම් හෙයකින් සිමිත ප්‍රතිඵල සීමාවට අවශ්‍ය අපේක්ෂකයින් යාබ්‍යාවක් ඉදිරිපත් නොවුවනොත් ඉතිරි යාබ්‍යාව විටාත බදුවා ගනු ලැබේ.  
(ii) ආහාර නිර්ක්ෂිකා හා වාරිටු ලිපිකාරීන් තනතුරු යදා බදුවා ගනු ලබන්නේ කාන්තාවන් පමණි.

## 7.2 විටාත බදුවා ගැනීම -

### 7.2.1 බදුවා ගන්නා ග්‍රේනීය

අනු අංකය	අනුමත තනතුර	බදුවා ගන්නා ග්‍රේනීය
01.	නිවාස ගාරකාරීන් / නිවාස ගාරකරු	III වන ග්‍රේනීය.
02.	ආහාර නිර්ක්ෂිකා	III වන ග්‍රේනීය.
03.	වාරිටු ලිපිකාරීන්	III වන ග්‍රේනීය.
04.	රාජු රෑන්තර්කරු	III වන ග්‍රේනීය.
05.	වෙටුෂ යැපයීම් යහකාර	III වන ග්‍රේනීය.
06.	සත්ව එකක පාලක (වැට්ලිම්)	III වන ග්‍රේනීය.

86

### 7.2.2. පුදුසුකම්

- 7.2.2.1 අධ්‍යාපන පුදුසුකම් :- } එක් එක් තනතුරට අදාළ පුදුසුකම් ඇමුණුම -01 ඇත.
- 7.2.2.2 වාත්තිය පුදුසුකම් :- }  
7.2.2.3 පලපුරුදු :- }  
7.2.2.4 කායික පුදුසුකම් :- } දේශයෙහි තිනැම පුදුසුකම් යොවීමට තරම් යෝගය වන යහපත් මානයික හා මත්‍ය ග්‍රීත්‍ය තත්ත්වයකින් ප්‍රක්ෂේප වීම.  
7.2.2.5 රෙනත් :- \* අයදුම්කරු ස්ථි ලාභාවේ පුරවැසියකු රිය පුදුය.  
\* අයදුම්පත් කැදවන නිවේදනයේ යදහන් දිනට අයදුම්කරුවන් විසින් යියලු පුදුසුකම් සපුරා තිබේ.  
\* අයදුම්කරුවන් විසින් විසින් පුදුසුකම් පිළිබඳ විසින් පුදුසුකම් පිළිබඳ වීම.

### 7.2.3 වයස

- 7.2.3.1 අවම සීමාව :- අවුරුදු 18  
7.2.3.2 උර්ධ්‍ර සීමාව :- අවුරුදු 30

### 7.2.4 බද්‍යා ගැනීමේ තුමය

#### 7.2.4.1. ලිඛිත රිගාගය :-

රිගයන්	උර්ධ්‍ර ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
1. දාමානාය දැනුම	100	40%
2. බුද්ධි පරීක්ෂණය	100	40%

යටහන: ලිඛිත රිගාගය පිළිබඳ රිස්තර ඇමුණුම -03 ඇත.

#### 7.2.4.1.1 පටිතවන බලධිරය :- යොබා දාමානායයේ ලේකම්

#### 7.2.4.2 වාත්තිය පරීක්ෂණය :- අදාළ නොවේ.

#### 7.2.4.3 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය :- අදාළ නොවේ

#### 7.2.4.4 දාමානාය සම්මුඛ පරීක්ෂණය (ලකුණු බව දෙනු නොලැබේ.)

ඉටුකර ගැනීමට අරෝක්සිත අරමුණු :- කායික යෝගතාව යහ පුදුසුකම් පරීක්ෂා කිරීම.

#### 7.2.4.4.1 දාමානාය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කරනු :- යොබා දාමානායයේ ලේකම් ලබන බලධිරය

#### 7.2.5 අයදුම්පත් කැදවීමේ තුමය :- රෝගී ගැයැම් ප්‍රායේ දැනුවීම් පළ කිරීම නො ප්‍රකිරීද දැනුවීම් පළ නිර්ම යහ වෙබී අධිරියේ දැනුවීම් පළ කිරීම මගින් අයදුම්පත් කැදවනු ලැබේ.

### 7.3 සිමිත බදවා ගැනීම

#### 7.3.1 බදවා ගනනා ගේණිය

අනු අංකය	අනුමත තනතුර	බදවා ගනනා ගේණිය
01.	නිවාස තාරකාර්ණී / නිවාස තාරකරු	III වන ගේණිය.
02.	ආහාර නීරසිකා	III වන ගේණිය.
03.	වාච්‍ය ලිපිකාර්ණී	III වන ගේණිය.
04.	පැය රෘත්තර්කරු	III වන ගේණිය.
05.	වෛද්‍ය සැපයීම් සහකාර	III වන ගේණිය.
06.	සන්ට එකක පාලක (වැට්ලිම්)	III වන ගේණිය.

#### 7.3.2 පුදුසුකම්

- 7.3.2.1 අධ්‍යාපන පුදුසුකම් : }  
 7.3.2.2 වාත්තිය පුදුසුකම් : }  
 7.3.2.3 පළපුරුදේ : }  
 7.3.2.4 කායික පුදුසුකම් : } එක එක් තනතුරට අදාළ පුදුසුකම් ඇමුණුම -02 ඇත.  
 දේශයෙහි ඕනෑම පුදුයෙක සේවයේ යෙදුමටත තරම් යෝගා වන  
 යනපත් මානයික හා මනා ග්‍රෑම සෞඛ්‍ය තත්ත්වයකින් යුත්ත විම.
- 7.3.2.5 වෙනත් : \* අයදුම්ලත් කැදුවන නිවේදනයේ සඳහන් දිනට අයදුම්කරුවන්  
 රිහින් සියලු පුදුසුකම් සපුරා තිබේ.  
 \* අයදුම්ඩරුවන් රිහිෂ්ඨ වර්තයෙන් යුත්ත විම.

#### 7.3.3 බදවා ගැනීමේ ක්‍රමය

##### 7.3.3.1 ලිඛිත රිභාගය

රිභාගයන්	පරීම තෙකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
1. යාමාන්‍ය දැනුම	100	40%
2. බුද්ධී පරීක්ෂණය	100	40%

සටහන: ලිඛිත රිභාගය පිළිබඳ රිස්තර ඇමුණුම -03 ඇත

7.3.3.1.1 රට්ත්තන බලධාරය : - සෞඛ්‍ය අම්තාත්‍යාචාරෝ ලේකම්

7.3.3.2 වාත්තිය පරීක්ෂණය : - අදාළ නොවේ.

7.3.3.3 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය : - අදාළ නොවේ

8/

7.3.3.4 සාමාන්‍ය උම්මුඩ පරීක්ෂණය (ලකුණු ලබා දෙන නොලැබේ.)

ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු

:- කායික යෝගතාව යහා

සුදුසුකම් පරීක්ෂා කිරීම.

7.3.3.4.1 සාමාන්‍ය උම්මුඩ පරීක්ෂණය පත්කරණු ලබන බලධාරයා:-යොඩා අමාත්‍යාංශයේ ලේකම්

7.3.3 අයදුම්පත් කැදුරීමේ තුමය

:- රජයේ ගැසට් ප්‍රායේ දැන්වීම් පල කිරීම හෝ ප්‍රයිද්ධ දැන්වීම් පල කිරීම යහා වෙබ් අධිකාරීය දැන්වීම් පල කිරීම මහින් අයදුම්පත් කැදුවනු ලැබේ.

7.4 කුයලතා මත බදුවා ගැනීම :- අදාළ නොවේ

## 08. කාර්යක්ෂමතා කඩුම්

8.1

කුමන කාර්යක්ෂමතා කඩුමද යන වග	කාර්යක්ෂමතා කඩුම දමත් රිය දුත්තේ කොපමණ වයර ගණනකට පෙරද	කාර්යක්ෂමතා කඩුමේ ද්වානාවය ලිඛිත පරීක්ෂණය/වාත්තිය පරීක්ෂණය/චහතික රාඛමාලා /වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩුම	III වන ශේෂියට බදුවා ගෙන වයර 03ක් ගත විමට.පෙර	ලිඛිත - අමුණුම - 04
2 වන කාර්යක්ෂමතා කඩුම	II වන ශේෂියට උයස් රි වයර 03 ක් ගත විමට පෙර	ලිඛිත - අමුණුම - 05
3 වන කාර්යක්ෂමතා කඩුම	I වන ශේෂියට උයස් රි වයර 05ක් ගත විමට පෙර	ලිඛිත - අමුණුම - 06

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක්ද:- වයරකට දෙවරක්

8.3 කාර්යක්ෂමතා කඩුම් වලට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන බලධාරකන් :-

- 1 වන කාර්යක්ෂමතා කඩුම
  - 2 වන කාර්යක්ෂමතා කඩුම
  - 3 වන කාර්යක්ෂමතා කඩුම
- } යොඩා අමාත්‍යාංශයේ ලේකම්

## 09. භාෂා ප්‍රවීණතාව

ශේෂිය	ලබාගත දුනු ප්‍රවීණතාවය
1. රාජ්‍ය භාෂාව	රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යකින් යෝගය බැඳුනු තිබාර්න් විසින් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය පරීවාය කාලය තුළ දී ලබා ගත දුනුය.
2. අනෙක් රාජ්‍ය භාෂාව	රාජ්‍ය පරීවාලන වකුලේල අංක 07/2007 නා රට ආනුජාගික වකුලේල අනුව අදාළ මට්ටමේ භාෂා ප්‍රවීණතාව ලබා ගත දුනුය.

8

## 10. ශේෂී උයය කිරීම

### 10.1 III වන ශේෂීය යිටි II ශේෂීයට උයය කිරීම

#### 10.1.1 සාමාන්‍ය කාර්ය දාධනය අනුව

##### 10.1.1.1 සපුරාලිය පුණු පූදුපුකම් :

- (i) පත්‍රීම ඇවිර කර තිබීම.
- (ii) යෝජි ගණයේ III ශේෂීය අවම වශයෙන් වයර දහය (10) ක සැකිය හා සතුවුදායක යෝජි කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහය (10) ක් උරුයාගෙන තිබීම.
- (iii) අනුමත කාර්යයාධන ඇගයීමේ පරිපාරිය අනුව උයය රිමේ දිනට පෙරාතුව වූ වයර දහය (10) ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රටි ඉහළ කාර්යයාධනයක් පෙන්නුම් කර තිබීම.
- (iv) උයයාමේ දිනට පුර්වාදන්න වයර පහ (05) තුළ සතුවුදායක යෝජි කාලයක් සම්පූර්ණ කර තිබීම.
- (v) අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාමා ප්‍රවීණතාව ලබාගෙන තිබීම.
- (vi) අදාළ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය නියමිත දිනට සමඟ එ තිබීම.

10.1.1.2 (ආ) උයය රිමේ තුමය: පූදුපුකම් සම්පූර්ණ කරන නිලධාරයන් II ශේෂීයට උයය කිරීම් යදා නියමිත ආකෘති ප්‍රාය අනුව පත්‍රීම් බලධාරයා වෙත අදාළ නිලධාරියා රියින් ඉල්ලුමක් කරනු ලැබේ රිට, පත්‍රීම් බලධාරයා රියින් පූදුපුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පූදුපුකම් බෙන දින යිට ව්‍යාපෘතක වන පරිදි දිය කරනු ලැබේ.

#### 10.1.2 පුරිණීම් කාර්යය දාධනය අනුව

##### 10.1.2.1 සපුරාලිය පුණු පූදුපුකම් :

###### (ආ) පුර්ව අවශ්‍යතා

###### (i) පත්‍රීම ඇවිර කර තිබීම

(ii) යෝජි ගණයේ III ශේෂීය වයර භය (06) ක සැකිය හා සතුවුදායක යෝජි කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක භය (06) ම නියමිත දිනට උරුයාගෙන තිබීම.

(iii) අනුමත කාර්යයාධන ඇගයීමේ පරිපාරිය අනුව උයය කිරීමේ දිනට පුර්වාදන්න වයර භය (06) තුළම පුරිණීම් කාර්යයාධන මට්ටමක් පෙන්නුම් කර තිබීම.

(iv) උයය කිරීමේ දිනට පුර්වාදන්නතම වයර පහ (05) තුළ සතුවුදායක යෝජි කාලය සම්පූර්ණ කර තිබීම.

(v) අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාමා ප්‍රවීණතාව නියමිත කාලය තුළ දී ලබාගෙන තිබීම.

(vi) අදාළ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණ නියමිත දිනට සමඟ එ තිබීම.

### 10.1.2.2 උයස් කිරීමේ ක්‍රමය:

ඉහත යුදුපුකම් යපුරාලන නිලධාරයනට පත් කිරීම් බලධාරයා අනුමත කරන ආයතනයක් විසින් පටතවනු ලබන ලිඛිත අනියෝගතා පර්ක්ෂණයකට පෙනී දිවිය හැක. ඉන් සම්බන්ධන විසින් නියමිත ආකාරී ප්‍රාග අනුව පත් කිරීම් බලධාරයා වෙත ඉල්ලීමක් කරනු ලැබූ විට, එත් කිරීම් බලධාරයා විසින් යුදුපුකම් පර්ක්ෂා කරනු ලැබේ. අදාළ සෙපු අවශ්‍යතාවන් ද යම්පුර්ණ කර ඇති නිලධාරයන් එත් කිරීමේ දින යිට වයර හය (06) ක සම්පුර්ණ වන දිනට ක්‍රියාත්මක වන පරිදි II ශේෂියට උයස් කිරීම එත් කිරීම් බලධාරයා විසින් යිදු කරනු ලැබේ. (අනියෝගතා පර්ක්ෂණය පිළිබඳ විස්තර අමුණුම -07 නි ඇතේ)

සංලක්ෂණය:-

(පුරියෙෂී කාර්ය සාධනය යටතේ උයස් කිරීම් යදහා වන පර්ක්ෂණ වලට පෙනී දිවිම්)

සටහන:

1. යුරියෙෂී කාර්ය සාධනය යටතේ උයස් කිරීම් ලබා දැමී දී පටතවනු ලබන පර්ක්ෂණයන් යමත් ටීම යදහා අවම වශයෙන් ලකුණු 60% ක ලබාගත යුතුය. තවද, යුරියෙෂී කාර්ය සාධනය යටතේ උයස් කිරීමේ පර්ක්ෂණය වර්ෂයකට එක් වර්ක පටතවනු ලබන අතර, නිලධාරයකුට පෙනී දිවිය හැකියා විසින් ව්‍යාපෘති පෙනී යුතුය ව්‍යාපෘති පෙනී යුතුය.
2. නිලධාරයකුට රාලනය කළ නොහැකි වියෙෂී හේතුවක් මත නියමිත දිනට යුරියෙෂී කාර්ය සාධනය යටතේ උයස් කිරීමේ පර්ක්ෂණයට පෙනී දිවිමර නොහැකි වූ අවසරාවන්හි දී ප්‍රසුව පැවැත්වෙන අනියෝගතා පර්ක්ෂණයට එම නිලධාරයාට පෙනී දිවිය හැක. එවැනි නිලධාරයකු යුරියෙෂී කාර්ය සාධනය යටතේ උයස් කිරීම යිදු කරන දිනය ලෙස සාලකනුයේ එම විභාගය යමත් වූ දින වේ.
3. යුරියෙෂී කාර්ය සාධනය ඇගයීමේ තුම්බේදයක් රාග විසින් යුතුන්ටා දී ක්‍රියාත්මක කරන තෙක් දැනට ක්‍රියාත්මක වන වාර්ෂික කාර්ය සාධන ඇගයීමේ දී සංවුදායක මට්ටම හෝ රට ඉහළ කාර්ය සාධනයන් යමත් යනු ලැබේ ඇති තැනැත්තන්ට යුරියෙෂී කාර්ය සාධනය යටතේ උයස් කිරීම යදහා වන ලිඛිත අනියෝගතා පර්ක්ෂණය / ව්‍යුහගත සම්බුද්ධ පර්ක්ෂණය යදහා පෙනී දිවිමට අවසරාව සලකා දෙනු ලැබේ.

## 10.2 II වන ශේෂියේ දිවි I ශේෂියට උයස් කිරීම

### 10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

#### 10.2.1.1 යපුරාලිය යුතු යුදුපුකම් :

- (i) යෝං ගණයේ II ශේෂියේ අවම වශයෙන් වයර දිනය (10) ක සංස්කීර්ණ හා සංවුදායක යෝං කාලයක් සම්පුර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දිනයක් උපයාගෙන තිබීම.
- (ii) උයස් කිරීමේ දිනට යුතුවායන්න වයර පහ (05) තුළම සංවුදායක යෝං කාලයක් සම්පුර්ණ කර තිබීම.
- (iii) අනුමත කාර්ය සාධනය ඇගයීමේ රාගාරිය අනුව උයස් කිරීමේ දිනට පෙරාතුව වූ වයර දිනය (10) ක තුළ සංවුදායක මට්ටම හෝ රට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
- (iv) අදාළ කාර්ය සාධනය නියමිත දිනට යමත් ටීම්.

10.2.1.2 උයස් කිරීමේ ක්‍රමය : යුදුපුකම් සම්පුර්ණ කරන නිලධාරයන් 1 ශේෂියට උයස් කිරීම යදහා එත් කිරීම් බලධාරයා වෙත අදාළ නිලධාරයා විසින් නියමිත ආකාරී ප්‍රාග අනුව ඉල්ලීමක් කරනු ලැබූවිට එත් කිරීම් බලධාරයා විසින් යුදුපුකම් පර්ක්ෂා කිරීමෙන් අනතුරුව යුදුපුකම් ලබන දින යිට ක්‍රියාත්මක වන පරිදි යිදු කරනු ලැබේ.

88

### 10.2.2 සුරියෙහි කාර්ය ආධ්‍යත්මක අනුව

#### 10.2.2.1 සපුරාලිය යුතු පුදුසුකම් :

- (i) දේවා ගණයේ II ශේෂීය වයස නවය (09) ක සංඛ්‍යා හා සතුවුදායක යෝජා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක 09 ම නියමිත දිනට උපයාගෙන තිබීම.
- (ii) අනුමත කාර්යාධින ඇගයීම් පරිපාරිය අනුව පුර්වායන්න වයස නවය (09) ඉලම සුරියෙහි කාර්යාධිනයක් පෙන්නුම් කර තිබීම.
- (iii) උයය කිරීමේ දිනට පුර්වායන්න වයස පහ (05) ඉල සතුවුදායක යෝජා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- (iv) අදාළ කාර්යක්ෂමතා කඩුම් පර්ක්ෂණ නියමිත දිනයේද යමත රි තිබීම

~~X~~ 10.2.2.2 උයය කිරීමේ තුමය : පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් යදානා පත්කිරීම් බලධාරයා රියින් ව්‍යුහගත සම්මුඛ පර්ක්ෂණයක් පවත්වනු ලබන අතර එම ව්‍යුහගත සම්මුඛ පර්ක්ෂණයෙන් 50% ක හෝ රට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා නිලධාරයන් II ශේෂීයට උයය වයස (09) ක සම්පූර්ණවන දින සිට ස්ථාන්මක වන පරිදි I ශේෂීයට උයය කිරීම පත්කිරීම් බලධාරයා රියින් දියු කරනු ලැබේ.  
(ව්‍යුහගත සම්මුඛ පර්ක්ෂණයට ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ රියිතර ඇමුණුම -08 හි ඇත)

10.3 I වන ශේෂීය දිව රියෙහි ශේෂීයට උයය කිරීම :- අදාළ නොවේ.

11. තනතුරුවලට පත් කිරීම :- අදාළ නොවේ.

12. රාර්ය දේවා කොමිෂන් දහා කාර්ය පරිපාරික රිකිවල දැක්වෙන පොදු කොන්දේයිවලට පර්බාහිර වන්නා වූ කොන්දේයි :

#### 12.1 කාර්යන් පැවරීම:

- I. මෙම දේවා ගණයට දියු කරනු ලබන සියලුම පත්කිරීම් / බදාවා ගැනීම් මෙම බදාවා ගැනීමේ පර්පාරියෙහි රියිරිධානයන්ට තරයේ අනුකූල වන පරිදි පමණක් රිය යුතුය.
- II. බදාවා ගැනීම, දේවයේ යෙදුම්, රිනය හා අනෙකුත් ආයතනික කටයුතු සම්බන්ධයෙන් ආයතන යාග්‍රහයේ කොන්දේයි/ රාර්ය දේවා කොමිෂන් දහා කාර්ය පරිපාරික රිකි 1 කාණ්ඩය රියිරිධාන දහ රාර්ය දේවා තොම් කාර්යතාරයක රියින් වර්නටර පනවනු ලබන රියිරිධාන අදාළ වේ.
- III. ශේෂීයගත කාර්යන් පැවරීමක් දියු නොකෙරෙන බැවින් මෙම යෝජා ගණයට පැවරෙන කාර්යන් අනුරූප ඕනෑම කාර්යතාරයක මිනැම ශේෂීයක නිලධාරියෙකුට පැවරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට බලය ඇත.

13. රාර්ය දේවා කොමිෂන් දහා කාර්ය පරිපාරික රිකිවල දැක්වෙන අර්ථ නිරුපණවලට පර්බාහිර වන්නා වූ අදාළ නිරුපණය :

“අත්‍යිය දේවා කාලය” යනු ඇත්තිය තනතුරට අදාළ වැටුප් ලබමින්, යතා වශයෙන්ම රාර්යකාරියෙහි යෙදී දිරි දේවා කාලය වේ. රාර්යයෙන් අනුමත ප්‍රසාද නිවාඩු ගැර අනෙකුත් සියලුම වැටුප් රිකිත නිවාඩු කාල පර්විලේදයන් සංඛ්‍යා දේවා කාලය යදානා ගණනය කරනු නොලැබන්නේය.

14

14. මෙම බඳවා ගැනීම් පරිපාටියේ රිධිවිධාන සලසා නොමැති කාරුණු පිළිබඳව රාජ්‍ය යෝගා කොමිෂන් යහාට රිධින් තිරණය කරනු ඇත.
15. යෝගා යෙදී සිටින්නන් අන්තර්ගත්තය කිරීම: අදාළ විස්තර ඇමුණුම 09 ඇත.

යකය කළ :

අත්සන : .....

( රිෂය තාර කළුණු මාණ්ඩලික නිලධාරයා )

නම : - රී.ඩී.අඩුබුරිය

තනතුර : අධ්‍යක්ෂ (පාලන) 03

දිනය : 12.12.12

පරික්ෂා කළේ :

අත්සන : .....

( රිෂය තාර රෝගී මාණ්ඩලික නිලධාරයා )

නම : - ර.එම්.නාලිකා එදුරියිංහ

තනතුර : -නියෝග අධ්‍යක්ෂ රනරාල (පාලන) III

දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්සන :

(දෙපාර්තමේන්තු ප්‍රධානීයා )

නම : වෛද්‍ය එ.ඩී.මහිපාල

තනතුර : යොඩා යෝගා අධ්‍යක්ෂ රනරාලුවා යෝගා අධ්‍යක්ෂ පනරාලු  
නිල මුදාව :

වෛද්‍ය පී. පී. මහිපාල

සොඩ අමාත්‍යාංශය,  
385, "පුවිසිරිපාය",

සූර්ය බිංදුවාල රේම්ලුවාය කිම් මාවත,  
කොළඹ 10.

දිනය : 12.12.12

යොමු අංකය : 06/ C/10/2010

යොඩා අමාත්‍යාංශයේ කළමනාකරණ යහකාර තාක්ෂණික නොවන බණ්ඩ 2 යෝගා ගණය දදහා යෝජිත මෙම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කිරීම දදහා නිර්දේශ කරමි.

වෛද්‍ය වයි. ඩී. නිහාල් ජයතිලක  
ලේකම්  
සොඩ අමාත්‍යාංශය  
"පුවිසිරිපාය"  
385, සූර්ය බිංදුවාල වේළුවා කිම් මාවත,  
කොළඹ 10.

අත්සන :

නම : වෛද්‍ය වයි. ඩී. නිහාල් ජයතිලක

තනතුර : ලේකම්

යොඩා අමාත්‍යාංශය

දිනය : 12.12.12

නිල මුදාව : .....

යොමු අංකය : 230/වෛද්‍ය/1/13/12/0011

සේවා තෘප්‍රය

..... එසුඩා ..... ආලුත්‍යාරයාල ..... හි ආලුත්‍යාරයාල ..... ප්‍රාදේශ යදහා වන මෙම බඳවා ගැනීමේ පරිපාටිය ..... 2012 - 07 - 24 ..... දින රාජ්‍ය යෝගා කොමිෂන් යහාට රිධින් අනුමත කරන ලදී.

අත්සන :

නම : .....

ලේකම්

රාජ්‍ය යෝගා කොමිෂන් යහාට

දිනය : 2012. 12. 18

ර. එම්. විජ්‍ය. සි. යෝගාරත්න  
ලේකම්  
නිල මුදාව : ..... ප්‍රාදේශ ආධ්‍යාත්මික නොවන  
අංකය. 177, තැබු පාර, කොළඹ-ප්‍රධාන කොළඹ-ප්‍රධාන

අැමුණුම 01

යොබා අමාත්‍යාංශයෙහි

කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ-2 දේවා ගණය යදහා

අදාළ තනතුරු වල රිටිව බඳවා ගැනීම් යදහා අදාළ වන පූදුසුකම්

අනු අංකය	තනතුර	අධ්‍යාපන හා වෙනත් පූදුසුකම්
01.	නිවාස භාරකාර්ති / නිවාස භාරකරු	<p>I. අධ්‍යාපන පූදුසුකම්:-</p> <p>(ආ) සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණීතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන යාමාර්ථ සහිතව එකවර විෂයයන් තයකින් (06) අධ්‍යාපන පොදු යහැතික පෙනු (යාමානාස පෙළ ) විභාගය යමත්ව තිබේ.</p> <p style="text-align: right;">සහ</p> <p>(ඇ) අධ්‍යාපන පොදු යහැතික පෙනු (රුයේ පෙළ) විභාගයේ දී අවම වශයෙන් එක් විෂයයකින් හෝ ( යාමානාස පොදු පරීක්ෂණය නැර) යමත් වි තිබේ.</p> <p>II. වාත්තිය පූදුසුකම්:- අදාළ නොවේ.</p> <p>III. පළපුරුදු :- රුයේ හෝ රුයේ අනුබද්ධ හෝ රුයේ පිළිගත් පූදුගැලික ආයතනයක නොවායිකාගාරයේ භාරකරු වශයෙන් අවු:02 ක පළපුරුදු තිබේ.</p>
02.	ආහාර නිර්ක්ෂිකා	<p>I. අධ්‍යාපන පූදුසුකම්:-</p> <p>(ආ). සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණීතය, ගාහ විද්‍යාව සහ තවත් එක විෂයයකට එකකට සම්මාන යාමාර්ථ සහිතව එකවර විෂයයන් තයකින් (06) අධ්‍යාපන පොදු යහැතික පෙනු (යාමානාස පෙළ ) විභාගය යමත්ව තිබේ.</p> <p style="text-align: right;">සහ</p> <p>(ඇ) අධ්‍යාපන පොදු යහැතික පෙනු (රුයේ පෙළ) විභාගයේ දී අවම වශයෙන් එක් විෂයයකින් හෝ ( යාමානාස පොදු පරීක්ෂණය නැර) යමත් වි තිබේ.</p> <p>II. වාත්තිය පූදුසුකම් :- අදාළ නොවේ.</p> <p>III. පළපුරුදු :- අදාළ නොවේ.</p> <p>සටහන: තෝරාගනු ලබන අයදුම්කරුවන්ට මාස 03 ක පූහුණුවක් ලබා දේ. එම පූහුණු පායිමාලාව යාර්ථකව නිම කිරීමෙන් පසු යොබා අමාත්‍යාංශයෙහි ලේකම් වියින් පටන්වනු ලබන පරීක්ෂණයෙන් යමත්වන අයට ආහාර නිර්ක්ෂිකා තනතුරේ III වන ශේෂීයට රාත් කරනු ලැබේ. පූහුණුව අවසානයේදී පටන්වනු ලබන පරීක්ෂණයේ අයමත්වන අයගේ යොවය අත්හිටිවනු ලැබේ. පූහුණුව යදහා දීමනාවක් ගෙවනු නොලැබේ.</p>


03.	වාට්ටු ලිපිකාර්තී	<p>I. අධ්‍යාපන දුදුසුකම් :-</p> <p>(අ). සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තව විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එකටර විෂයන් හයකින් (06) අධ්‍යාපන පොදු සහතික පැඟ (සාමාන්‍ය පෙළ ) විභාගය සමඟට තිබේ.</p> <p style="text-align: center;">සහ</p> <p>(ආ) අධ්‍යාපන පොදු සහතික පැඟ (රුස්ස පෙළ) විභාගයේ දී අවම වශයෙන් එක විෂයකින් හෝ ( සාමාන්‍ය පොදු පර්ක්ෂණය හැර ) සමඟ රි තිබේ.</p> <p>II. වාත්තිය දුදුසුකම් :- අදාළ නොවේ.</p> <p>III. පළපුරුදු :- අදාළ නොවේ.</p>
04	පූජා එකත්තකරු	<p>I. අධ්‍යාපන දුදුසුකම්:- (අ) සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එකටර විෂයන් හයකින් (06) අ.පො.ස. (සා.පෙළ) විභාගය සමඟට තිබේ.</p> <p style="text-align: center;">සහ</p> <p>(ආ) අ.පො.ස (සා.පෙළ) විභාගයේ අවම වශයෙන් එක විෂයකින් හෝ (සාමාන්‍ය පොදු පර්ක්ෂණය හැර ) සමඟ රි තිබේ.</p> <p>II. වාත්තිය දුදුසුකම්:- අදාළ නොවේ.</p> <p>III. පළපුරුදු :- රජය හෝ රජය අනුබද්ධ හෝ රජය පිළිගත් පුද්ගලික ආයතනයක එක අවුරුදුකට නොඅඩු කාලයකට එකත්ත සිරිම පිළිබඳ පළපුරුදුක් තිබේ. (සහතික මහින් සහාර කළ යුතුය)</p>
05	වෛද්‍ය යැපයීම් සහකාර	<p>I. අධ්‍යාපන දුදුසුකම්:-</p> <p>(අ) සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ විද්‍යාව සහ විෂයන්ට භා තවත් එක විෂයකට සම්මාන සාමාර්ථ සහිතව එකටර විෂයන් හයකින් (06) අ.පො.ස. (සා.පෙළ) විභාගය සමඟට තිබේ.</p> <p style="text-align: center;">සහ</p> <p>(ආ). අ.පො.ස.(සා.පෙළ) විභාගයේ රජයන විද්‍යා විෂය සමඟ රි තිබේ.</p> <p>II. වාත්තිය දුදුසුකම් :- පරිගණක විද්‍යා යැකපුම් / යැනුරු මියනය / ලැඩා ලේඛනය පිළිබඳ තාතිය භා වාත්තිය අධ්‍යාපන නොමිෂ්මන් සහාර විදින් පිළිගත මාස 06 ට නොඅඩු පායමාලාවක හඳුරා තිබේ.</p> <p>III. පළපුරුදු :- අදාළ නොවේ.</p>

06.	සත්ව එකක පාලක(ටැටුවීම්)	<p>I. අධ්‍යාපන සුදුසුකම් :-</p> <p>(ආ). සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයයන් හෙයින් (06) අ.පො.ස. (සා.පොල) විභාගය සමඟී තිබේ.</p> <p style="text-align: center;">සහ</p> <p>(ඇ) අධ්‍යාපන පොදු සහතික පූජ (රුස්ඩ පෙල) විභාගයේ දී අවම වශයෙන් එක විෂයකින් හෝ (සාමාන්‍ය පොදු පර්ක්ෂණය නැර) සමඟ වි තිබේ.</p> <p>II. වාත්තීය සුදුසුකම්:-</p> <p>සුන්බයින් පාලනය කිරීමේ කටයුතු වල විසරක පලපුරුද්දක් ඇති බවට රුහුදෙයේ හෝ රුහුදෙයේ ප්‍රදාන ආයතනයකින් සහතිකයක්</p> <p>III. පලපුරුද්ද :-</p> <p>විසරකට නොඅවු කාලයක් ප්‍රතා නායකත්වය දැරු බවට හෝ</p> <p>හිමා තවයෙකු ලෙස කටයුතු කර ඇති බවට සහතිකයක්</p>
-----	-------------------------	---


යකය කළේ :-

අත්සන : .....  
  
 ( රිෂය තාර කණිෂ්ඨ මාණ්ඩලික නිලධාරයා )  
 නම : - එ.එ.අඩුබුරු  
 තනතුර : - අධ්‍යක්ෂ (පාලන) 03  
 දිනය : .. 12.12.12

පර්ක්මා කළේ :-

අත්සන : .....  
  
 ( රිෂය තාර රෝහ්දාමාන්‍යධාලික නිලධාරයා )  
 නම : - ර.ච.මී.නාලිකා එදිරියිංග  
 තනතුර : - නියෝජිත අධ්‍යක්ෂ රනරාල් (පාලන) III  
 දිනය : .. 12.12.12

නිර්දේශ කර ඉදිදුරත් කරමි.

අත්සන : .....  
  
 (දෙපාර්තමේන්තු ප්‍රධානීය )  
 නම : මෙවුරු එ.එ.මිලාල  
 තනතුර : යොඩා යෝඩා අධ්‍යක්ෂ රනරාල්

දිනය : .. 12.12.12

නිල මුදාව:

මෙවුරු එ.එ.මිලාල  
 සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂ රනරාල්  
 සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂ රනරාල්  
 385, "ස්‍රී විසිනිපාල",  
 සුරත බිඳුලුගම විවෘතවාන සිං මාවත,  
 කොළඹ 10.



අදුමුණුම 02

යොඩා අමාත්‍යාංශයෙහි

කළමනාකරණ දහකාර තාක්ෂණීක නොවන බණ්ඩ-2 දේවා ගණය ගණු

අදාළ තනතුරු වල දීමිත බදවා ගැනීම් ගණා අදාළ වන පූදුසුකම්

අනු අකෘති	තනතුරු	අධ්‍යාපන හා වෙනත් පූදුසුකම්
01.	නිවාස තාරකාර්ණී / නිවාස තාරකරු	<p>I. අධ්‍යාපන පූදුසුකම්:-</p> <p>(අ). අ.පො.ය. (යා.පෙළ) රිභාගය එක් වරකදී පළමු තාපාට, ගණිතය යන විෂයයන් දෙකට (02) සම්මාන යාමාර්ථ සහිතව විෂයයන් හයකට (06) නොඅපුව සමත වි තිබිය යුතුය.</p> <p>II. වාත්තිය පූදුසුකම්:- ප්‍රාථමික ශේෂීය කිල්ලිය නොවන/ අර්ධ කිල්ලිය හෝ කිල්ලිය තනතුරුක වයර 05 කට නොඅපු අඛණ්ඩ දහුවුදායක ස්ථීර දේවා කාලයක් සම්පූර්ණ කර ඇති, සේවයේ ස්ථීර කරන ලද දේවකයන් විම.</p> <p>III. පළපුරුද්ද :- අදාළ නොවේ.</p>
02.	ආහාර නිර්ක්ෂිකා	<p>I. අධ්‍යාපන පූදුසුකම්:-</p> <p>(අ). අ.පො.ය. (යා.පෙළ) රිභාගය එක් වරකදී පළමු තාපාට, ගණිතය, ගාහ විද්‍යාව යන විෂයයන් තුනකට (03) සම්මාන යාමාර්ථ සහිතව විෂයයන් හයකට (06) නොඅපුව සමත විය යුතුය.</p> <p>II. වාත්තිය පූදුසුකම්:- ප්‍රාථමික ශේෂීය කිල්ලිය නොවන/ අර්ධ කිල්ලිය හෝ කිල්ලිය තනතුරුක වයර 05 කට නොඅපු අඛණ්ඩ දහුවුදායක ස්ථීර දේවා කාලයක් සම්පූර්ණ කර ඇති, සේවයේ ස්ථීර කරන ලද දේවකයන් විම.</p> <p>III. පළපුරුද්ද :- අදාළ නොවේ.</p> <p>සටහන: නොරාගනු ලබන අයදුම්කරුවන්ට මාය 03 ක පූජාණුවක් ලබා දේ. එම පූජාණු පාදමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රියින් පටත්වනු ලබන පරීක්ෂණයෙන් සමත්වන අයට ආහාර නිර්ක්ෂිකා තනතුරු III වන ශේෂීයට පත් කරනු ලැබේ. පූජාණුව අවධානයේ පටත්වනු ලබන පරීක්ෂණයේ අයමත්වන අය නැවත පෙර තනතුරු පත් කරනු ලැබේ. පූජාණුව ගණා දීමනාවක් ගෙවනු නොලැබේ.</p>

8

03.	වාච්‍ය ලිඛිකාරීනි	<p>I. අධ්‍යාපන සුදුසුකම්:-</p> <p>(අ). අ.පො.ය.(යා.පෙල) විහාගය එක් වරකදී පළමු තාමාව ,ගණිතය යන විෂයයන් දෙකට (02) සම්මාන සාමාර්ථ සහිතව විෂයයන් හයකට (06) නොඅඩුව සමත් රිය යුතුය.</p> <p>II. වාත්තිය සුදුසුකම්:- ප්‍රාථමික ශේෂීය කිල්පිය නොවන/ අර්ධ කිල්පිය හෝ කිල්පිය තනතුරක වසර 05 කට නොඅඩු අඛණ්ඩ සතුවූදායක ස්ථීර සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, යෝගී ස්ථීර කරන ලද සේවකයන් විම.</p> <p>III. පලපුරුද්ද :- අදාළ නොවේ.</p>
04	පැහැදිලි මෘදුකාංග	<p>I. අධ්‍යාපන සුදුසුකම්:-</p> <p>අ.පො.ය.(යා.පෙල) විහාගය එක් වරකදී පළමු තාමාව සහ ගණිතය යන විෂයයන් දෙකට (02) සම්මාන සාමාර්ථ සහිතව විෂයයන් හයකට (06) නොඅඩුව සමත් රිය යුතුය.</p> <p>II. වාත්තිය සුදුසුකම්:- ප්‍රාථමික ශේෂීය කිල්පිය නොවන/ අර්ධ කිල්පිය හෝ කිල්පිය තනතුරක වසර 05 කට නොඅඩු අඛණ්ඩ සතුවූදායක ස්ථීර සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, යෝගී ස්ථීර කරන ලද සේවකයන් විම.</p> <p>III. පලපුරුද්ද:- රෝගාලක හෝ සෞඛ්‍ය ආයතනයක එක් අවුරුදුකට නොඅඩු කාලයකට එන්නත් කිරීම පිළිබඳ පලපුරුද්දක් නිවේම. (සහතික මහින් සනාථ කළ යුතුය)</p>
05	වෛද්‍ය සැපයීම් සහකාර	<p>I. අධ්‍යාපන සුදුසුකම්:-</p> <p>(අ). අ.පො.ය.(යා.පෙල) විහාගය එක් වරකදී පළමු තාමාව ,ගණිතය යන විෂයයන් දෙකට (02) සම්මාන සාමාර්ථ සහිතව විද්‍යා විෂයයන් ඇතුළත්ව විෂයයන් හයකට (06) නොඅඩුව සමත් රි තිබිය යුතුය.</p> <p>සහ</p> <p>(ආ). අ.පො.ය.(ර.පෙල) විහාගයේදී අවම වශයෙන් විද්‍යා විෂයන් එකක් (සමාන්‍ය පොදු පරීක්ෂණය හැර ) සමත් රි නිවේම.</p> <p>II. වාත්තිය සුදුසුකම්:- ප්‍රාථමික ශේෂීය කිල්පිය නොවන/ අර්ධ කිල්පිය හෝ කිල්පිය තනතුරක අඛණ්ඩ සතුවූදායක ස්ථීර සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, යෝගී ස්ථීර කරන ලද සේවකයන් විම.</p> <p>III. පලපුරුද්ද :- අදාළ නොවේ.</p> <p>සටහන: බදුවා ගනු ලබන්නේ පිරිමි අයදුම්කරුවන් පමණි.</p> <p style="text-align: right;">✓</p>

3

06.	යන්තට ඒකක පාලක(වැටුලීම්)	<p>I. අධ්‍යාපන පුදුසුකම්:-</p> <p>අ.පො.ය.(යා.පෙළ) විභාගය එක් වරකදී පළමු තාමාව , ගණිතය යන විෂයයන් දෙකට (02) යම්මාන යාමාර්ථ යනිහාට විෂයයන් හයකට (06) නොඅඩුව යමත් වි තිබූ යුතුය.</p> <p>II. වාත්තීය පුදුසුකම්:-</p> <p>පාර්මික ශේෂීය ශේෂීය නොවන් / අර්ථ ශේෂීය හෝ ශේෂීය තනතුරක වයර 05 කට නොඅඩු අඛණ්ඩ සතුවුදායක ස්ථීර සේවා කාලයක් යම්පුර්ණ කර ඇති, යේටයේ ස්ථීර කරන ලද සේවකයන් රිම.</p> <p>III. පළපුරුදු :-</p> <p>සුනාබදින් පාලනය කිරීමේ කටයුතු වල වයරක පළපුරුදුක් ඇති බවට පිළිගෙන ආයතනයක්න් සහතිකයක්</p>
-----	--------------------------	--

යකය කළේ :-

අත්සන :.....  
( එම තාර්කියාලීම් මාන්දලික නිලධාරයා )  
නම : - එ.එ.අධ්‍යක්ෂ  
තනතුර : අධ්‍යක්ෂ (පාලන) 03  
දිනය : 12.12.12

පරීක්ෂා කළේ :-

අත්සන :.....  
( එම තාර්කියාලීම් මාන්දලික නිලධාරයා )  
නම : - එ.එ.අධ්‍යක්ෂ  
තනතුර : - නියෝග අධ්‍යක්ෂ රනරාල් (පාලන) III  
දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිහාර් කරමි.

අත්සන :.....

(දෙපාර්තමේන්තු ප්‍රධානීය )

නම වෛද්‍ය පී.ඩ.මහිලා

තනතුර : යොඩා යොවා අධ්‍යක්ෂ රනරාල්

දිනය : 12.12.12

නිල මුදාව:

ගෙවෙනු පී.ඩ.මහිලා  
 සෞඛ්‍ය යොවා අධ්‍යක්ෂ රනරාල්  
 "සෞඛ්‍ය අමාත්‍යාංශය,  
 385, "පුවසිරිපාය",  
 ශ්‍රී ප්‍රජා විදේශීය මිමුව්‍ය සිම මාවත,  
 කොළඹ 10."

8

අදුමුණුම 03

යොඩා අමාත්‍යාංශයෙහි

කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණධ-2 යෝඩා ගණය දඳහා  
රිවාත / ඩීමිත තරඟ රිගාගය

01. රිගාගය :- කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණධ - 2 යෝඩා ගණය තනතුරු දඳහා රිවාත / ඩීමිත තරඟ රිගාගය

02. රිගාගය පිළිබඳ විසඟය:

ප්‍රශ්න රුය	කාලය	මුළු ලකුණු	සම් ලකුණු
1. යාමානා දැනීම	රුය 02	100	40%
2. බුද්ධී පරීක්ෂණය	රුය 01 1/2	100	40%

03. රිගාගය පටතවතු ලබන බලධාරයා :- යොඩා අමාත්‍යාංශයේ ලේකම්

04. රිගාගය පටතවතු ලබන්නේ කොපමණ කාල සීමාවකට වරක්ද යන ව්‍ය තනතුරු වල පුරුණාවූ ඇති රිම මත.

05. රිගාගය දඳහා චන රිශය නිර්දේශය :

ප්‍රශ්න රුයේ නම	රිශය නිර්දේශය
1. යාමානා දැනීම	අදාළ ක්ෂේපුය අයුරින් තර්කානුකුල කරුණු දැක්වීම සහ යාමානා දැනුම් පරීක්ෂා කිරීම.
2. බුද්ධී පරීක්ෂණය	පද යාංස තා උෂ්ප වශයෙන් ඉදිරිපත් කරනු ලබන ගැටුල සම්බන්ධයෙන් අපේක්ෂකයන් දක්වන නිශ්චලන නා ප්‍රතිචාර ආශ්‍යයන් එම ගැටුල පිළිබඳ අර්ථාවබෝධය, ප්‍රමාණිකරණය තා කාලය හා අවකාශය අතර සහ සම්බන්ධතා විනා ගැනීමෙහි ලා අපේක්ෂකයෙකු යා තැකියාව මැන බැලීම මෙයින් අපේක්ෂා කෙරේ.

සටහන:-

1. යැම් ලිඛිත උත්තර ප්‍රායක් සම්බන්ධයෙන්ම නොපැහැදිලි අත් අකුරු යන අක්ෂර විනායක දේශීල වෙනුවෙන් ලකුණු අයි කරනු ලැබේ.
2. ඉහත එක එක රිශය පිශයට අවම වශයෙන් ලකුණු 40% ස්වර්ගාර පිශා ගන යුතු වේ. කුඩලතා අනුරිලිවෙල හා පටතනා පුරුණාවූ ප්‍රමාණය අනුව ම පත්කිරීම් කරනු ලැබේ.

සකස් කළේ :-

අත්සන : .....

( රිශය භාර කළීම්ද මාණ්ඩලික නිලධාරයා )

නම : - රි.වි.අධ්‍යක්ෂය

තනතුර : අධ්‍යක්ෂ (පාලන) 03  
දිනය : 12.12.12

පරීක්ෂා කළේ :-

අත්සන :

( රිශය භාර රෙෂ්ඨ මාණ්ඩලික නිලධාරයා )

නම : - ර.එම්.කාලිකා එදිරියිභ

තනතුර : - නියෝජිත අධ්‍යක්ෂ රනරාල (පාලන) III

දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....

( දෙපාර්තමේන්තු ප්‍රධානීයා )

නම : වෙශ්‍යා එම්.එම්.මහිචාල

තනතුර : යොඩා යෝඩා අධ්‍යක්ෂ රනරාල

දිනය : 12.12.12

නිල මුදාව:

වෙශ්‍යා එම්.එම්.මහිචාල යොඩා යෝඩා අධ්‍යක්ෂ රනරාල වෙශ්‍යා එම්.එම්.මහිචාල ස්‍යුරු බිඳීදෙශාම විමලවිභ හිම් මාවත කොළඹ 10.
---

## අදුමුව 04

සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි

කළමනාකරණ දහකාර තාක්ෂණික නොවන බණ්ඩ-2 සේවා ගණය යදා  
පලමු කාර්යක්ෂමතා කඩුම් රිගාගය

01. රිගාගය :- කළමනාකරණ දහකාර තාක්ෂණික නොවන බණ්ඩ - 2 සේවා ගණය යදා පලමු කාර්යක්ෂමතා කඩුම් විගාගය

02. රිගාගය පිළිබඳ රිස්තරය:

පූර්ණ පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
01. කාර්යාල කුම	පැය 02	100	40%
02. මුදල රෙගුලායි	පැය 02	100	40%

03. රිගාගය පටතවනු ලබන බලධාරයා :- සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

04. රිගාගය පටතවනු ලබන්නේ කොරමත් කාල දීමාවකට වරක්ද යන වග :- වයරකට දෙවරක්

05. රිගාගය යදා වන රිෂය නිර්දේශය :

01. පලමු කාර්යක්ෂමතා කඩුම් පර්ත්‍රිතය

පූර්ණ පත්‍රය නම	රිෂය නිර්දේශය
01. කාර්යාල කුම	<p>ආයතන දාගුණයේ ,</p> <p>VI      පර්විලේද - වැටුප <span style="margin-left: 20px;">VII</span></p> <p>XII ✓    පර්විලේද - නිවාපි</p> <p>XIII ✓    පර්විලේද - දුම්රිය බලපත්</p> <p>XIV ✓    පර්විලේද - දිවින අදුළත රාරකාරී</p> <p>XXIV ✓    පර්විලේද - වැටුප, ණය දහ අත්තිකාරම්</p> <p>XXXII ✓    පර්විලේද - දේශපාලන අයිතිවාධිකම් තුක්කි රිදීම</p> <p>XLVII    පර්විලේද - යාමානා ගැයිරිම හා රිනය</p> <p>XXVII ✓    පර්විලේද - මිරි ගනුදෙනු කිරීමේ පර්පාරිය</p> <p>XXVIII ✓    පර්විලේද - පර්පාලන කාර්ය පර්පාරිය යහ රිඛී</p> <p>*    රාජ්‍ය සේවා කොළඹ දහා රිඛීන් නිකුත් කරන ලද අංක 1589/30 දීම අති විශේෂ ගැයි පත්‍රයේ :-</p> <p>III    වැනි පර්විලේදය - පත් කිරීම්</p> <p>V    වැනි පර්විලේදය - රාජ්‍ය සේවා පත් කරනු ලැබේමට නූසුදු තැනැත්තන්</p> <p>VI    වැනි පර්විලේදය - පත් කිරීම් කොරම් බලපාන නියමයන් හා කොන්දේසි</p> <p>VII    වැනි පර්විලේදය - පත් කිරීම් වලදී අනුගමනය කළ යුතු පර්පාරිය</p> <p>VIII    වැනි පර්විලේදය - පර්වාස කාලය, වැඩ බැලීමේ කාලය හා පත්‍රීම යෝජිත කිරීම</p> <p>XIV    වැනි පර්විලේදය - පත්‍රීම අවසන් කිරීම හා රාජ්‍ය සේවයෙන් ඉල්ලා ඇත්තේ.</p> <p>XV    වැනි පර්විලේදය - තනතුර අතහැර යාම</p>

02. මුදල් රෙගුලයි

මුදල් රෙගුලයි,

- |     |          |  |
|-----|----------|--|
| I   | පර්වීරේද | - රියදම් හා ආදායම් ඇයෝතමේන්තු                              |
| II  | පර්වීරේද | - රියදම්, අත්හැර දැමීම්, ආපසු ගෙටිම් ආදිය සඳහා අධිකාරී බලය |
| III | පර්වීරේද | - මුදල් පාලනය හා ගිණුම් ගත කළ හැකි රිම.                    |
| IV  | පර්වීරේද | - ලැබීම්   |
| V   | පර්වීරේද | - ගෙටිම්   |

\* රුරුයේ ප්‍රයම්පාදන ක්‍රියාවලිය.

සකස කළේ :-

  
අත්සන : .....

( රිහා තාර කණිජය මාණ්ඩලික නිලධාරයා )

නම : - එ.එ.අබෘපුරුෂ

තනතුර : අධ්‍යක්ෂ (පාලන) 03

දිනය : 12.12.12

පර්කමා කළේ :-

අත්සන : .....

( රිහා තාර රෙයජය මාණ්ඩලික නිලධාරයා )

නම : - ර.රම්.නාලිකා එදිරියිංග

තනතුර : -නියෝගාධාරී අධ්‍යක්ෂ රුරුයාල් (පාලන) III

දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....


(දෙපාර්තමේන්තු ප්‍රධානීය )

නම : වෙච්ඡල එ.ඒ.මහිරාල

තනතුර : යොඩා යෝඩා අධ්‍යක්ෂ රුරුයාල්

දිනය : 12.12.12

නිල මුදාව :



12

## X අලුතුම 05

යොබය අමාත්‍යාංශයෙහි

කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ-2 දේවා ගණය යදහා  
දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය

01. රිභාගය :- කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ - 2 දේවා ගණය  
යදහා දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය

02. රිභාගය පිළිබඳ විස්තරය:

ප්‍රයෝග ප්‍රතිඵලිතය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
01. පරිගණක පරික්ෂණය	පැය 01 1/2	100	40%
02. එහෙයු දැනුම	පැය 01 1/2	100	40%

03. රිභාගය පටිතවනු ලබන බලධාරයා:- යොබය අමාත්‍යාංශයෙහි ලේකම්

04. රිභාගය පටිතවනු ලබන්නේ කොරමණ කාල පිමාවකට වරක්ද යන වග :- ව්‍යවරකට දෙවරක්

05. රිභාගය යදහා වන රිෂය නිර්දේශය :

ප්‍රයෝග ප්‍රතිඵලිතය නම	රිෂය නිර්දේශය
01. පරිගණක පරික්ෂණය	<p>පහත තැකියාවන් අයදුම්කරුවන් යනුව තිබේදැයි පරික්ෂා කිරීම මෙම පරික්ෂණයේ අරමුණු වේ.</p> <p>තොරතුරු තාක්ෂණ පිළිබඳ මූලික දාකල්‍ර</p> <p>(ආ) පරිගණකයේ මූලික කොටස හා එවායේ වැදගතකම</p> <p>(ආ) දූධාංග හා මාදුකාංග</p> <p>පදනම් මාදුකාංග - උදා:- මෙහෙයුම් පදනම් (Operation System)</p> <p>ගාවිත මාදුකාංග</p> <p>මේ යටෙක් බලාපොරොත්තු වන දැනුම හා තුළුලතා</p> <p>(ආ) පරිගණකයක් තුමාණුකුලට පණ ගැනීම් හා ත්‍රියා ටිරිහිත කිරීම.</p> <p>(ආ) පරිගණක තැවියක පරිගණක ගොණු රාකි (Directory) හා පරිගණක ගොණු (Files) පිහිටි ආකාරය</p> <p>(ආ) පරිගණක ගොණු රාකි අවශ්‍ය ඇති කිරීම, එම ගොණු රාකියක අවශ්‍ය ගොණුවක් ඇරැණුම, ගොණු කපා දැමීම (Delete), පිටපත් කිරීම (Copy), පිටපත් කළ ගොණු වෙනත් ගොණු රාකියක ඇතුළු කිරීම, ගොණුවක් එක් ගොණු රාකියකින් තවත් ගොණු රාකියකට ගෙන යාම (Move), නම වෙනස කිරීම (Rename).</p>

	(ඉ) ගොනු රාක්ෂක අධිකාරී ගොනු යෙඛාටි, ගොනුවක වියාලත්වය, ගොනුවක විට්හ කිරීමට අවශ්‍ය මාදුකාංග, එය ආරම්භ කළ හෝ යාවත්කාලීන කළ දිනය පිළිබඳ තොරතුරු සොයා ගැනීම. (ඊ) මාදුකාංගයක් නැවත යැකයිම ( Format)
02.විෂය දැනුම	තනතුරට අදාළ රාජකාරී පිළිබඳ විෂයානුබඳ කරුණු ආශයෙන් මෙම ප්‍රක්ෂේප ප්‍රතිඵල ප්‍රතිඵල වේ.

සකස් කළේ :-

අත්සන :.....

( රිෂය තාර කණීඩ මාණ්ධලික නිලධරයා )

නම :- රී.රී.අබේස්ස්

තනතුර : අධිකාරී (පාලන) 03

දිනය :: 12.12.12

පරීක්ෂා කළේ :-

අත්සන : .....

(රිෂය තාර රෝගී මාණ්ධලික නිලධරයා )

නම : - ර.ත්ම.නාලිකා එදිරියිංහ

තනතුර : -නියෝගාත්‍ය අධිකාරී රනරාල් (පාලන) III

දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....

(දෙපාර්තමේන්තු ප්‍රධානීය )

නම : වෛද්‍ය එ.ඒ.මහිපාල

තනතුර : සොයා සොයා අධිකාරී රනරාල්

නිල මුදාව :

ගෙවෙන ල. එ. මහිපාල  
සොයා ඇවාන් අධිකාරී රනරාල්  
සොයා අමාත්‍යාංශය,  
385, "සුවයිරුවාය",  
ප්‍රධාන බිංදුවෙහි විමුවාන ශ්‍රී මාලික,  
ලකාපුරු 10.

දිනය : 12.12.12

8

## අදුමුණුම 06

යොඩා අමාත්‍යාංශයෙහි

කළමනාකරණ සහකාර තාක්ෂණීක නොවන බණ්ඩ-2 යෝමා ගණය යදා  
තෙවන කාර්යක්ෂමතා කඩුම් රිගාගය

01. රිගාගය

:- කළමනාකරණ සහකාර තාක්ෂණීක නොවන බණ්ඩ - 2 යෝමා ගණය යදා  
තෙවන කාර්යක්ෂමතා කඩුම් රිගාගය

02. රිගාගය පිළිබඳ විස්තරය:

ප්‍රයෝග ප්‍රතිඵල	කාලය	මුළු දැනුම්	සම්පූර්ණ දැනුම්
01. කාර්ය වියෙන්ම දැනුම්	පැය 02	100	40%

03. රිගාගය පටන්වනු ලබන බලධාරයා:- යොඩා අමාත්‍යාංශයේ ලේකම්

04. රිගාගය පටන්වනු ලබන්නේ කොරමණ කාල ඩිම්ජාවතට වරක්ද යන වගය:- වයරකට දෙවරක්

05. රිගාගය යදා වන රිෂය නිර්දේශය :

ප්‍රයෝග ප්‍රතිඵල නම	රිෂය නිර්දේශය
01. කාර්ය වියෙන්ම දැනුම්	පලමු හා දෙවන කාර්යක්ෂමතා කඩුම් පර්ක්ස්නායන් හි රිෂය නිර්දේශයන්ට ඇතුළත් කරුණු පිළිබඳ අදාළ කරුණු නිලධාරියාගේ දැනුම්, තුළතාවන් ඔහුගේ රෝජ්ධාටාවට අදාළ පරිදි වැඩි දුෂ්චාරු රි තිබේ යන්න හා ගත වූ කාලය තුළ එකි ක්ෂේරුයන්හි සිදු වි ඇති නට්‍යකරණයන් පිළිබඳ ඔහු දැනුවත් වි තිබූ පිළිබඳ මැන බැලීම යදා වන පර්ක්ස්නායකි.

සකස් කළේ :-

අත්‍යන්තර : .....

( රිෂය තාර කණීම්ද මාණ්ඩලික නිලධාරයා )

නම : - රී.ඩී.අබෘත්‍යා

තනතුර : අධ්‍යක්ෂ (පාලන) 03

දිනය : 12.12.12

පර්ක්ස්නා තළේ :-

අත්‍යන්තර : .....

( රිෂය තාර රෝජ්ධා මාණ්ඩලික නිලධාරයා )

නම : - රී.ඩී.එම්.නාලිකා එදිරියිංග

තනතුර : -නියෝග්‍රා අධ්‍යක්ෂ රනරාල් (පාලන) III

දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්‍යන්තර : .....

(දෙපාර්තමේන්තු ප්‍රධානීයා )

නම : වෛද්‍ය එ.ඩී.මහිපාල

තනතුර : යොඩා යෝමා අධ්‍යක්ෂ රනරාල්

දිනය : 12.12.12

නිල මුදාව :

<b>මෙවලුද්‍ය පී. එ. මහිපාල</b> යොඩා යෝමා අධ්‍යක්ෂ රනරාල් • යොඩා අමාත්‍යාංශය, 385, "ප්‍රවිසිරිපාල", සුප්‍රා බ්ලේක්ම වෙමලුවාග නේ මාවත, කොළඹ 10.
--

8

X C  
ඇමුණුම 07

යොබා අමාත්‍යාංශයෙහි

කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ-2 යෝගා ගණය යදහා  
පූරීණේ කාර්යාලිය යාධිතය යටතේ උග්‍රය රිමි රිභාගය

01. රිභාගය : - කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ - 2 යෝගා ගණය  
යදහා පූරීණේ කාර්ය යාධිතය යටතේ උග්‍රය රිමි රිභාගය

02. රිභාගය පිළිබඳ රිස්තරය :

ප්‍රශන රුපය	කාලය	මුළු ලකුණු	සම්පූර්ණ ලකුණු
01. අභියෝගතා පරීක්ෂණය	පැය 01 1/2	100	60%

03. රිභාගය පවත්වනු ලබන බලධාරයා :- යොබා අමාත්‍යාංශයේ ලේකම්

04. රිභාගය පවත්වනු ලබන්නේ කොපම්ප කාල පීමාවකට වර්ක්ද යන වග :- වයසරකට එක් වරක්

05. රිභාගය යදහා වන විෂය නිර්දේශය :

ප්‍රශන රුපයේ නම	විෂය නිර්දේශය
01. අභියෝගතා පරීක්ෂණය	තමා වෙත පැවරෙන කාර්යයන් යාමනාය කාර්යක්ෂමතා මට්ටම ඉක්මවු කාර්යක්ෂමතාවයකින් යුතුව ඉපු කිරීම යදහා අවශ්‍ය වන දැනුම, කුයලතා භා ආකෘත් අත්ත් කරගෙන තිබේද යන්න භා එවා ගාරීතයේ ඉහළ ප්‍රේරණාවයක් දක්වන්නේ ද යන්න මැන බැලුමේ අභියෝගතා පරීක්ෂණයකි.

යකය කළේ :-

අත්සන : .....

( රිෂය හාර කණිජ්‍ය මාණ්ඩලික නිලධාරයා )

නම :- රී.රී.අබේස්‍රිය

තනතුර : අධ්‍යක්ෂ (පාලන) 03

දිනය :- 12.12.12

පරීක්ෂා කළේ :-

අත්සන : .....

( රිෂය හාර රෝගී මාණ්ඩලික නිලධාරයා )

නම :- රී.මී.නාලිකා එදිරියිංග

තනතුර : -නිලධාරිය අධ්‍යක්ෂ රනරාල් (පාලන) III

දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිහිත් කරමි.

අත්සන : .....


(දෙපාර්තමේන්තු ප්‍රධානියා )

නම : වෛද්‍ය එ.ඩී.මහිපාල

තනතුර : යොබා යෝගා අධ්‍යක්ෂ රනරාල්

දිනය : 12.12.12

නිල මුදාව:



88

X  
X  
X

අදුමුණුම - 08

යොඩා දමාත්‍යාංශයෙහි

කළමනාකරණ සහකාර තාක්ෂණික තොට්‍යා බණධ-2 දේවා ගණය යදහා  
II වන ශේෂීය සිටි I වන ශේෂීයට පුරිසේ කාර්ය දාධනය යටතේ උග්‍රය කිරීමේ තුමන අනුව  
ව්‍යුහගත යම්මු පර්කුම්පාදනය

01. ව්‍යුහගත යම්මු පර්කුම්පාදනය පැවැත්වීමට අදාළ කරුණු : II වන ශේෂීය සිටි I වන ශේෂීයට පුරිසේ කාර්ය දාධනය යටතේ උග්‍රය කිරීමේ තුමන

02. ලකුණු ලබා දිය යුතු ක්ෂේත්‍ර :

ලකුණු ලබා දෙන ප්‍රධාන ක්ෂේත්‍ර	පරීම ලකුණු ප්‍රමාණය	සමර් ලකුණු ප්‍රමාණය
1. රාජකාරී කටයුතු වලදී ආයතනයට දක්වන ලද විශේෂ දායකත්වයන් (රුක් දායකත්වයක් යදහා ලකුණු 05 බැහින)	50	
2. කාර්යයාධනය ඇගයිම (උග්‍රය කිරීමේ දිනට පුර්වා දායකත්වයන් වර්ග 05 යදහා) ඉතා තොදූ ඇගයිම - ලකුණු 09 තොදූ ඇගයිම - ලකුණු 06 සතුටුදායකයි - ලකුණු 03	45	50%
3. යම්මු පර්කුම්පාදනයේ දක්වන ලද ක්‍රියාලකාවය	05	
<b>මුළු ලකුණු</b>	<b>100%</b>	

යකය කළේ :-

අත්සන : .....

( රිෂය හාර කණීම් මාණ්ඩලික නිලධාරියා )

නම : - එ.එ.අබේස්‍රිය

තනතුර : අධ්‍යක්ෂ ( පාලන ) 03

දිනය : 12.12.12

පරීක්ෂා කළේ :-

අත්සන : .....

( රිෂය හාර රෝගී මාණ්ඩලික නිලධාරියා )

නම : - එ.එ.එ.නාලිකා එදිරියිංග

තනතුර : -නියෝග්‍රා අධ්‍යක්ෂ රනරාල් ( පාලන ) III

දිනය : /12.12.12

නිරදේශ කරුදීරිපත් කරමි.

අත්සන : .....

(දෙපාර්තමේන්තු ප්‍රධානීයා )

නම : වෛද්‍ය එ.එ.මහිපාල

තනතුර : යොඩා දේවා අධ්‍යක්ෂ රනරාල්

දිනය : 12.12.12

නිල මුද්‍රාව:

අම්බල්‍යස එ. එ. මහිපාල

සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂ රනරාල්

N

29

## අදුම්පූරුම - 09

### යොඩා අමාත්‍යාංශයෙහි

කළමනාකරණ දගකාර තාක්ෂණීක මොවන බණ්ඩ-2 දේවා ගණයට අදාළ  
යෝඩ යෙදී සිරින්තන් අන්තර්ග්‍රහණය කිරීම.

නව බදාවා ගැනීම් පර්පාරිය හ්‍රියාත්මක වන නියමිත දිනට රාජ්‍ය පර්පාලන ව්‍යුලේ අංක:06/2006 (IV) මහින් ලබා දී ඇති MN 1- 2006 “ඒ” වැටුප් පර්මාණය යටතේ වැටුප් ලබන නිලධාරීන් සියල් දෙනාම් නව බදාවා ගැනීම් පර්පාරිය හ්‍රියාත්මක වන දින වන රිට ලබා සිරි MN 1- 2006 “ඒ” වැටුප් පර්මාණයේ අදාළ ශේෂිය/යෝඩා කාලය පදනම් කොට ආයතන යෘතියේ VII පර්විලේදයේ 4 වගන්තියේ වැටුප් පර්වර්තනය කිරීමේ විධිවිධාන වලට යටත් පහත යදහන් පරිදි ශේෂි තුමයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ. දේවා කාලය ගණන් ගත යුත්තේ ඒ ඒ ශේෂියට පත් කරන ලද දිනය පදනම් කර ගෙනය. කෙසේ වුටු ද, අන්තර්ග්‍රහණය හේතුවෙන් අදාළ තැනැත්තාගේ වැටුප් වර්ධක දිනයෙහි වෙනයක් සිදු නොවිය යුතු අතර, එම දිනය අන්තර්ග්‍රහණයට පෙර පැවති වැටුප් වර්ධක දිනය වශයෙන් නොවේයේ හ්‍රියාත්මක රිය යුතුය. එසේම වැටුප් පර්වර්තනයේ දී අදාළ තැනැත්තා අවසන් වරට ලබමින් සිරි වැටුප් පියවර නව වැටුප් පියවරට අනුරූපී පිළිම මත රුහු වැටුප් පියවරේ තැබීම ද සිදු නොකළ යුතුය.

#### (i) MN 1 - III ශේෂිය

- (ආ) MN 1 - 2006 “ඒ” වැටුප් පර්මාණයෙහි III ශේෂියට අදාළ වැටුප් ලබා දී ඇති තනතුරක හෝ ශේෂියක යටත් පිරියෙයින් අවුරුදු 10 ක දේවා කාලයක් දම්පුර්ණ කර නැති නිලධාරීන්.
- (ඇ) ඉහත යදහන් පරිදි III ශේෂියට අදාළ තනතුරක හෝ ශේෂියක යටත් පිරියෙයින් අවුරුදු 10ක හෝ රට වැඩි දේවා කාලයක් දම්පුර්ණ වුටුදු II ශේෂියට අන්තර්ග්‍රහණය කිරීම යදහා අවශ්‍ය සෙසු යුදුයකම් යපුරා නොමැති නිලධාරීන්.

MN 1 - III ශේෂියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

#### (ii) MN 1 - II ශේෂිය

- (ආ) MN 1 - 2006 “ඒ” වැටුප් පර්මාණයෙහි III ශේෂියට අදාළ වැටුප් ලබා දී ඇති තනතුරක හෝ ශේෂියක යටත් පිරියෙයින් අවුරුදු 10 ක හෝ රට වැඩි එහෙත් අවුරුදු 20 කට අඩු දේවා කාලයක් දම්පුර්ණ කර ඇති එම අවම වශයෙන් වැටුප් වර්ධක 10 (දහයක්) උපයාගෙන ඇති නව බදාවා ගැනීම් පර්පාරිය හ්‍රියාත්මක විමට පෙර හ්‍රියාත්මකට පැවති බදාවා ගැනීමේ පර්පාරිය අනුව අනෙකුත් දේවා අවශ්‍යතා යපුරා ඇති නිලධාරීන්.
- (ඇ) MN 1 - 2006 “ඒ” වැටුප් පර්මාණයෙහි II ශේෂියට අදාළ වැටුප් පියවර ලබා දී ඇති තනතුරක හෝ ශේෂියක යටත් පිරියෙයින් අවුරුදු 10 ක දේවා කාලයක් දම්පුර්ණ කර ඇති නැති අවම වශයෙන් වැටුප් වර්ධක 10 (දහයක්) උපයාගෙන ඇති නව බදාවා ගැනීම් පර්පාරිය හ්‍රියාත්මක විමට පෙර හ්‍රියාත්මකට පැවති බදාවා ගැනීමේ පර්පාරිය අනුව අනෙකුත් දේවා අවශ්‍යතා යපුරා ඇති නිලධාරීන්.
- (ඈ) ඉහත යදහන් පරිදි II ශේෂියට අදාළ තනතුරක හෝ ශේෂියක දේවා කාලයක වයර 10 ක දම්පුර්ණ වුටුදු නව බදාවා ගැනීමේ පර්පාරිය හ්‍රියාත්මක වන දිනට පෙර හ්‍රියාත්මකට පැවති බදාවා ගැනීමේ පර්පාරිය අනුව I ශේෂියට උයයාවීමට අවශ්‍ය සෙසු යුදුයකම් යපුරා නොමැති නිලධාරීන්

MN 1 - II ශේෂියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

8

(iii) MN 1 - I ශේෂය

- (අ) ඉහත යදහන් පරිදි III ශේෂයට අදාළ තනතුරක හෝ ශේෂියක යටත් පිරියෙයින් අවුරුදු 20 ක යෝමා කාලයක් යම්පුරුණ කර ඇති එමෙනම් අදාළ කාලය තුළ අවම වගයෙන් වැටුප් වර්ධක මිස්සක් (20) ක් උපයාගෙන ඇති හා නව බදවා ගැනීම් පරිපාලිය ක්‍රියාත්මක වන දිනට පෙර ක්‍රියාත්මකව පැවති බදවා ගැනීම් පරිපාලිය අනුව අනෙකුත් යෝමා අවශ්‍යතා යපුරා ඇති නිලධාරීන්.
- (ආ) ඉහත යදහන් පරිදි II ශේෂයට අදාළ තනතුරක හෝ ශේෂියක යටත් පිරියෙයින් අවුරුදු 10 ක යෝමා කාලයක් යම්පුරුණ කර ඇති එමෙනම් අදාළ කාලය තුළ අවම වගයෙන් වැටුප් වර්ධක 10ක් උපයාගෙන ඇති යහු ඉහත යදහන් අනෙකුත් යෝමා අවශ්‍යතා යපුරා ඇති නිලධාරීන්
- (ඇ) MN I - 2006 'ඒ' වැටුප් පර්මාණයේ I ශේෂයට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ශේෂියක් යටතේ වැටුප් ලබන නිලධාරීන්

MN 1 - I ශේෂයට අන්තර්ගතණය කරනු ලැබේ.

යකය් කළේ :-

අත්දන : .....

( විෂය භාර කළීමේ මාණ්ඩලික නිලධාරයා )

නම : - රි.රි.අබේශ්‍රීය

තනතුර : අධ්‍යක්ෂ (පාලන) 03

දිනය : 12.12.12

පරික්ෂා කළේ :-

අත්දන : .....

( එහි භාර රෝගයේ මාණ්ඩලික නිලධාරයා )

නම : - රි.රි.නාලිකා එදිරියිංහ

තනතුර : - නියෝග්‍රය අධ්‍යක්ෂ රනරාල් (පාලන) III

දිනය : 12.12.12

නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්දන : .....

( දෙපාර්තමේන්තු ප්‍රධානීය )

නම : වෛද්‍ය එ.ඩී.මහිපාල

තනතුර : යොඩා යෝමා අධ්‍යක්ෂ රනරාල්

දිනය : 12.12.12

නිල මූදාව:

**වෛද්‍ය එ.ඩී.මහිපාල**  
සෞඛ්‍ය යෝමා අධ්‍යක්ෂ රනරාල්  
සෞඛ්‍ය ආමාරක්ෂක,  
385, "සුවයිරපාය",  
සුජ්‍ය විදේශීගම වීමලව්‍ය කිම් මාවත  
කොළඹ 10.

31